



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

එස්එල්එස්/ඩී/පීඑස්සී/1/එස්/2019/01

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2024 නොවැම්බර් 19 දින

සභාපති,
ලංකා ධීවර සංස්ථාව.

ලංකා ධීවර සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය විශාලනය

ලංකා ධීවර සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මතය විශාලනය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 මතය විශාලනය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 32 වන ඡේදය ප්‍රකාරව වත්කම් හා වගකීම් හිලව් කළ නොහැකි වුවද එකතුව රු.8,311,301 ක් වූ බැර ශේෂයන් හිලව්කර 2019 දෙසැම්බර් 31 දිනට වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂය රු.337,411,068ක් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

- (ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 08 හි ඡේද අංක 21, 22, 23 හා 24 ප්‍රකාරව ව්‍යාපාරයක වාර්තා කරන ලද ලාභය හෝ අලාභය සමන්විත වන උපකොටස්හි ආදායම් සහ වියදම් ද ඇතුළුව ලාභය හෝ අලාභය මූල්‍ය ප්‍රකාශන තුළින් හෙලිදරව් කළ යුතු වුවද සංස්ථාවේ විධායකද ඇතුළත්ව අංශ 46ක ලාභාලාභ එසේ හෙලිදරව් කිරීමකින් තොරව සංස්ථා ලාභාලාභ මූල්‍ය ප්‍රකාශන තුළ පෙන්වා තිබුණි.
- (ඇ) 2019 දෙසැම්බර් 31 දිනට රු. 228,415,219ක් වූ වෙළඳ ණයගැති ශේෂයෙන් වසර 5ක් ඉක්මවා ඇති රු.87,488,592 ක් හා එකතුව රු.63,994,058 ක්වූ වෙනත් ලැබිය යුතු ශේෂයෙන් වසර 5 ක් ඉක්මවා ඇති රු.42,564,666 ක් අයකර ගැනීම අවිනිශ්චිත තත්වයක පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 08 හි 32 ඡේදය ප්‍රකාරව අඩමාන ණය වෙන් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 හි 79 වගන්තිය ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති එහෙත් තවමත් භාවිතා කරන දේපල පිරිසත හා උපකරණ මූල්‍ය ප්‍රකාශන තුළින් හෙලිදරව් කළ යුතු වුවද සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනට වූ දේපල පිරිසත හා උපකරණ තුළ ඇතුළත් පිරිවැය රු.154,139,500ක් වූ මෝටර් වාහන වලින් සියයට 99ක් හෙවත් රු.152,165,184 ක්ද පිරිවැය රු.5,417,651ක් වූ පරිගණක දෘඩාංග වලින් සියයට 77ක් හෙවත් රු.4,166,092 ක්ද 2019 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් ක්ෂය වී ඇතිවූ මූල්‍ය ප්‍රකාශන තුළින් හෙලිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16 හි 7 ඡේදයට පටහැනිව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම හා උත්සව කටයුතු සඳහා දැරූ රු.1,954,653 ක් වූ පුනරාවර්තන ස්වභාවයේ වූ වියදම් ස්ථාවර වත්කම් ලෙස ගිණුම් ගත කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ස්ථාවර වත්කම් එම වටිනාකමින් වැඩියෙන්ද වර්ෂයේ වියදම එම වටිනාකමින් අඩුවෙන්ද නිරූපණය වී තිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 හි 34 වන ඡේදය ප්‍රකාරව, වත්කම් වසර 3 කට හෝ 5 කට වරක් ප්‍රත්‍යාගණනය කළ යුතු වුව ද, සංස්ථාවේ රු.1,318,706,452 ක් වටිනා වත්කම් 2013 වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කළ පසු මේ දක්වා යළි ප්‍රත්‍යාගණනය කර නොතිබූ බැවින් වත්කම්හි සාධාරණ අගයෙහි නිවැරදිතාවය තහවුරු නොවීය.
- (උ) ශේෂ පිරික්සුමෙහි දක්වා තිබුණු එක් එක් විධායකය විසින් මසුන් මිලදී ගැනීම එකතුව රු.1,926,189,046ක් වූ අතර එය මූල්‍ය ප්‍රකාශනයන්හි රු.1,919,424,689ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.6,764,357ක් වෙනසක් නිරීක්ෂණය විය.

- (ඌ) ස්ථාවර වත්කම් ලේඛණයේ ඇතුළත් වටිනාකම සඳහන් කර නොතිබූ රථ වාහන 05ක, උපකරණ වර්ග 130 ක, අයිස් යන්ත්‍රාගාර හා ශීතාගාර 271 ක, ලී බඩු හා සවිකිරීම 201ක, සහ පරිගණක දෘඩාංග අයිතම 19 ක වටිනාකම් මූල්‍ය ප්‍රකාශනයේ දක්වා නොතිබුණු අතර ඒ හේතුවෙන් ස්ථාවර වත්කම්වල වටිනාකම අඩුවෙන් දැක්වුණි.
- (එ) සංස්ථාවේ රු.70,292,700 ක් වූ බදු දේපළ වසර පහෙන් පහට තක්සේරු කිරීම සංස්ථාවේ ප්‍රතිපත්තිය වුවද බදු දේපළ අවසන් වරට තක්සේරු කරනු ලැබුවේ 2013 වර්ෂයේදී වන අතර ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි.
- (ඒ) විගණන ගාස්තු සඳහා ලැබී තිබුණ 2016 වර්ෂයේ ඉන්වොයිස් පත්‍රය අනුව එම වර්ෂයේ විගණන ගාස්තුව රු.852,000ක් වුවද සංස්ථාව විසින් 2017, 2018 හා 2019 වර්ෂයන් සඳහා රු.300,000 බැගින් විගණන ගාස්තු සඳහා වෙන් කර තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය රු.552,000කින් අඩුවෙන් දක්වා තිබූ අතර සමුච්චිත අලාභය රු.1,104,000කින් අඩුවෙන්ද දක්වා තිබුණි.
- (ඔ) මෙට්රෝ විධායකයේ 2019 දෙසැම්බර් 31 දිනට වාර්ෂික තොග සමීක්ෂණ වාර්තාවෙහි සමීක්ෂණයට සහභාගී වූ කිසිදු නිලධාරියකු අත්සන් තබා නොතිබුණු බැවින් එම විධායකයේ තොග වටිනාකම වූ රු.2,008,285 පිළිබඳව හා අනෙකුත් විධායකයන්හි සමීක්ෂණය සඳහා සමීක්ෂණ මණ්ඩලය ලෙස එක් නිලධාරියකු පමණක් පත් කර තිබීම හේතුවෙන් 2019 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ රු. 27,603,216 ක් වූ අවසාන තොගය සහ සමාලෝචිත වර්ෂයේ රු. 2,463,603,064 ක් වූ විකුණුම් පිරිවැය ශේෂයන්ගේ නිරවද්‍යතාවය පිළිබඳවද විගණනයේදී සැහීමකට පත්විය නොහැකි විය.
- (ඕ) 2019 දෙසැම්බර් 31 දිනට තොග ශේෂය තුළ ඇතුළත් රු.2,558,029 ක් වූ ඇසුරුම් තොග ඌනතාවය වසර කිහිපයක සිට ඉදිරියට එනු ලබන ශේෂයක් වන අතර එම ශේෂය කපා නොහැර වත්කමක් ලෙස තොගයට එකතු කර ගිණුම් ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්ගත වී තිබුණි.
- (ක) වසර ගණනාවක සිට ඉදිරියට එන රු.34,945,139 ක් වූ අවිනිශ්චිත ගිණුම් ශේෂයක් වෙලද හා වෙනත් ලැබිය යුතු දෑ ලෙස පෙන්වන අතර එය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ග) එක් විධායකයක මිලදී ගත් මසුන් හා කරවල තවත් විධායකයක් වෙත මාරු කිරීමේදී, ගන්නා විධායකය එය ගැනුම් සේ සැලකීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ විකුණුම් පිරිවැය තුළ වෙනත් විධායකයන්වලින් මසුන් ගැනුම් ලෙස රු.446,682,135ක් ද වෙනත් විධායකයන්ගෙන් ලද මසුන් විකිණීම ලෙස රු.446,695,260ක් ලෙස ද වෙනත් විධායකයන්ගෙන් කරවල ගැනුම් ලෙස රු.7,798,526ක් හා වෙනත් විධායකයන්ගෙන් ලද කරවල විකුණුම් ලෙස

රු.7,798,526ක් ද දක්වා තිබුණි. මේ ගැනුම් හා විකුණුම් සනාථ කර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් නොවූ බැවින් මෙහි නිරවද්‍යතාවය පිළිබඳව විගණනයේදී සැහිල්කම පත්විය නොහැකි විය.

- (ජ) වසර කිහිපයක සිට පැවත එන නොසැසඳුණු ණය හිමි පාලන ගිණුමක් ලෙස වෙනත් ගෙවීම් යටතේ වූ රු.2,870,426ක ශේෂයක් පැවති අතර මේ වන තෙක් එය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. මෙයට අදාළ හර ශේෂය හා කේවල ශේෂය විගණනයට ඉදිරිපත් නොවූ බැවින් නිවැරදිතාවයද තහවුරු නොවීය.
- (ට) සමාලෝචිත වර්ෂය තුළ දේපල පිරිසත හා උපකරණ එකතු කිරීම් රු.7,594,416 ක් වුව ද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දේපල පිරිසත හා උපකරණ අත්පත් කර ගැනීම් වටිනාකම රු.10,068,546 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ආයෝජන ක්‍රියාකාරකම් රු.2,474,130 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඩ) සමාලෝචිත වර්ෂයේ ගෙවූ පාරිතෝෂිත මුදල රු.4,671,164 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ එය රු.25,280,483ක් ලෙස එකතු කර දක්වා තිබීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් රු.20,609,319 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ණ) මූල්‍ය ප්‍රකාශන තුළ විධායක හා ශීතාගාර 31ක් නමින් දක්වා ඇති වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ ශේෂයන්ගේ එකතුව රු.74,394,535 ක් සඳහා කේවල ශේෂ කිසිවක් විගණනයට ඉදිරිපත් නොවූ බැවින් නිවැරදිතාවය තහවුරු නොවීය. තවද කේවල ශේෂ ඉදිරිපත්වූ ඉතිරි විධායක 16ක 2019 දෙසැම්බර් 31 දිනට දක්වා ඇති වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා ණයගැති කේවල ශේෂ ලැයිස්තු සැසඳීමේදී එකතුව රු.32,046,787 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (ත) ජාතිය ගොඩනැගීමේ බද්ද පාරිභෝගිකයන්ගෙන් අය කොට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු වන වකු බද්දක් වුවද, සංස්ථාවේ 2019 වර්ෂයේදී විකුණුම් මත ගණනය කරන ලද රු.22,669,414 ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද වියදමක් ලෙසට ගලපා තිබීම හේතුවෙන් එම වර්ෂයේ වියදම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ද) සංස්ථාව විසින් මත්සා අලෙවි කටයුතු සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සමඟ කිසිදු ගිවිසුම්ගත බැඳීමකින් තොරව සම්බන්ධ වී කටයුතු කිරීම හේතුවෙන් රු.5,367,000 ක ණයගැති ශේෂයක් පැවති නමුත් සමුපකාර තොග වෙළඳ සංස්ථාව එවැනි ශේෂයක් ඔවුන්ගේ ගිණුම් පොත්වල නොමැති බැව් දන්වා පොත්වලින් කපා හරින ලෙස 2017 සැප්තැම්බර් 25 දින දැනුම්දී තිබුණද ඒ පිළිබඳ සොයාබලා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(න) මූල්‍ය ප්‍රකාශනයන්හි අවසාන ශේෂයන් නිවැරදිව සනාථ කර ගැනීමට හැකි අයුරින් ලෙජර් කේත අංක, හර ශේෂයක්ද බැර ශේෂයක්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකි පරිදි පිළියෙල කළ විධිමත් වූ ශේෂ පිරික්සුමක් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ප) විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

පහත සඳහන් ගිණුම් ශේෂ සනාථ කර ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවුණි.

විස්තරය	ශේෂය රු.	ඉදිරිපත් නොකළ සාක්ෂි
වෙළඳ ණයගැතියෝ	74,394,535	විස්තරාත්මක උපලේඛන, වයස් විශ්ලේෂණ
සේවක ආරක්ෂිත තැන්පතු	12,692,623	විස්තරාත්මක උපලේඛන තැන්පතු සහතික
වෙනත් තැන්පතු	9,991,706	
ස්ථාවර තැන්පතු	10,367,260	
බද්ධ ව්‍යාපාර ආයෝජන	110,000,000	දෙපාර්ශවය අතර ඇති කරගත් ගිවිසුම් හා එකඟතා
සම්බන්ධිත පාර්ශවයන් වෙත ගෙවිය යුතු මුදල	14,380,412	ගිවිසුම් හා නියමයන්
ණය සහ ණය ගෙවීම්	142,922,000	විස්තරාත්මක උපලේඛන, වයස් විශ්ලේෂණ
වෙනත් තැන්පතු (ආපසු ගෙවිය යුතු)	16,145,700	
Conch Shell & Sea Cucumber deposit	12,000,000	
උපවිත වියදම්	34,995,673	
ණයහිමි පාලන ගිණුම්- කරවල	1,690,522	
ණයහිමියෝ	24,105,494	ශේෂ සනාථ කිරීම් අදාළ ශේෂයන් තහවුරු කර ගැනීමට අවශ්‍ය මූලාශ්‍ර ලියවිලි, වයස් විශ්ලේෂණ
වෙනත් ණයහිමියෝ	37,817,717	
බැංකු අයිරා	53,489,978	අයිරා පහසුකම් ලබා ගැනීමට අනුමැතීන්

ජර්නල් සටහන් 320 ක්	3,875,432,954	මූල්‍ය ලියවිලි හා ජර්නල් වවුචර්
බැංකු ජංගම ගිණුම් ශේෂ 31 ක්	9,074,064	} බැංකු ප්‍රකාශන, ශේෂ සනාථ කිරීම් සහතික
NRFC බැංකු ශේෂය	835,523	
ඉදිකිරීම් අත්තිකාරම් ගෙවීම් (මධ්‍යම පුළුල්)	500,000	දෙපාර්තමේන්තු අතර ඇති කර ගත් කොන්ත්‍රාත් ගිවිසුම්
විවිධ ආදායම්	3,044,510	විස්තරාත්මක උපලේඛන
වෙනත් දීමනා	5,743,419	උපලේඛන
මුළු එකතුව	<u>4,449,624,090</u>	

ඉහත විස්තර කර ඇති පරිදි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය. මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන් වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීම් කිරීමට අවශ්‍යදැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව , සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුව ද, මතය විශ්වාසය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2.1.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවයන් අනුව, විගණනය සඳහා අවශ්‍ය යැයි සැලකෙන සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා ලබාගෙන නොමැති අතර නිසි ගිණුම් වාර්තා සංස්ථාව තබා තිබේද යන්න තීරණය කිරීමට මට නොහැකි විය.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ මතය විශ්වාසය සඳහා පදනම කොටසේ 1.2 (අ), (ආ), (ඇ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ), (ඍ), (ඎ), (ඏ), (ඐ), (එ), (ඒ), (ඓ) හා (ඔ) හි දක්වා ඇති නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශන කිරීමට තරම් කිසිවක් මා ගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සංස්ථාව සම්බන්ධ වී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ වගන්ති අංක 16

බැංකු අයිරා පහසුකම් ලබා ගැනීමේදී ලබා ගතයුතු උපරිම සීමාව සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වුවද එලෙස විධිමත් අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂයේ රු.8,523,242ක අයිරා පහසුකම් ලබා ගෙන තිබුණු අතර 2019 දෙසැම්බර් 31 දිනට බැංකු අයිරා ශේෂය රු.53,489,978 ක් විය.

(ආ) 1983 අංක 12 දරන පාරිතෝෂිත මුදල් ගෙවීම් පනත

පාරිතෝෂිත අරමුදල් සඳහා හිමිකම් ලබන යම් සේවකයකු ඉවත්වීමේදී දින 30ක් ඇතුළත එකී හිමිකම් ලබන පාරිතෝෂිත මුදල් ගෙවියයුතු වුව ද සමාලෝචිත වර්ෂයේ පාරිතෝෂිත මුදල් ගෙවීම ප්‍රමාදවීම නිසා රු.1,004,108ක දඩ මුදල් ගෙවීමට සිදු වී තිබුණි. තවද විගණිත දිනය වන 2024 සැප්තැම්බර් 30 දින වන විට එලෙස ගෙවිය යුතු මුළු පාරිතෝෂිත දඩ මුදල රු.5,784,768 ක් ද විය.

(ඇ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 වගන්තිය

යම් බදු අයකලහැකි කාලසීමාවක් සම්බන්ධයෙන් වූ බද්ද , එම බදු අයකල හැකි කාලසීමාව අවසාන වීමෙන් පසුව එළඹෙන මාසය අවසාන දිනට පසු දිනයක් නොවන දිනයක ගෙවිය යුතු වුවද, 2016 සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා කාලයට අදාළ එකතු කළ අගය මත බදු රු.19,696,372 ක් 2024 ජූනි 30 දින වන විටත් ගෙවීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 4 වගන්තිය

කාර්තුවේ ජාතිය ගොඩනැගීමේ බදු, අදාළ කාර්තුව අවසානයේ ඉක්බිතිව එලඹෙන මාසයේ විසි වන දිනදී හෝ එදිනට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු වුව ද 2012 වසරේ සිට 2019 දෙසැම්බර් 31 දක්වා ගෙවිය යුතු රු.94,316,489 ක ශේෂයෙන් රු.10,350,626ක් අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පවරා ඇති අතර ඉතිරි රු.83,965,863ක ශේෂය 2024 ජූනි 30 දින වන විටත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

(i) මු.රෙ. 756 (2) (අ)

රෙගුලාසිය ප්‍රකාරව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය ගබඩා භාර නිලධාරීන් හැර වෙනත් වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු වුවද සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනට වූ එක් එක් විධායකයන්හි තොග සමීක්ෂණ මණ්ඩල සඳහා එක් නිලධාරියකු බැගින් පමණක් පත්කර තිබීම හේතුවෙන් අවසන් වෙළඳ තොග වටිනාකම පිළිබඳව සැහීමකට පත්විය නොහැකි විය.

(ii) මු.රෙ. 757 (1) (ආ)

2019 දෙසැම්බර් 31 දිනට බඩුලේඛන පොතෙහි දැක්වෙන ශේෂය සමඟ සසඳා නිවැරදිදැයි බලා ඒ බව සටහන් කළ යුතු වුවද සංස්ථාවේ විධායක 05 ක අවසන් වෙළඳ තොග භෞතික ශේෂය පමණක් වාර්තා කර පොත් අගය සමඟ සසඳා ඌණතා අතිරික්තතා හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඊ) අංක පීඊඩී/12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

(i) 5.1.3 වගන්තිය

සංයුක්ත සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර රේඛීය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත් 2016 – 2020 වර්ෂ වලට අදාළ සංයුක්ත සැලැස්ම 2024 ඔක්තෝබර් 04 දින වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ii) 6.5.1 වගන්තිය

ශිෂ්‍යම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2019 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත දින 1575ක් ප්‍රමාදව 2024 ජුනි 24 දින ඉදිරිපත් කර තිබුණි.

(උ) අංක 01/2014 හා 2014 පෙබරවාරි 11 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 5(2) ඡේදය හා අංක 12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.3 වගන්තිය

(i) ඉදිරි මුදල් වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වාණිජ ක්‍රියාකාරකම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු අතර එම ක්‍රියාකාරී සැලැස්ම මුදල් වර්ෂය ආරම්භ වීමට දින 15 කට කලින් පිළියෙල කර අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීමෙන් පසු රේඛීය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත් 2019 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම 2024 ඔක්තෝබර් 04 දින වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ii) ඉදිරි මුදල් වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වාණිජ ක්‍රියාකාරකම් ඇතුළත් ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කළ යුතු අතර එම ව්‍යාපාර සැලැස්ම මුදල් වර්ෂය ආරම්භ වීමට දින 15 කට කලින් පිළියෙල කර අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීමෙන් පසු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු නමුත් 2019 වර්ෂය වෙනුවෙන් පිළියෙල කළ ව්‍යාපාර සැලැස්මක් 2024 ඔක්තෝබර් 04 දින වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ඌ) 2013 සැප්තැම්බර් 11 දිනැති අංක 2013/02 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 3.7 හා 3.9 ඡේදය

සේවක අර්ථසාධක දායක මුදල් හා සේවක භාරකාර අරමුදල් සඳහා වන දායක මුදල් නිසි පරිදි කලට වෙලාවට ප්‍රේෂණය කළ යුතු බවටත් වැටුප් ගෙවීමට සමාන ප්‍රමුඛතාවයකින් යුතුව ඒ හා සමගාමීව අදාළ ප්‍රේෂණයන් සිදු කරන බවටත් හිඟ දායක මුදල් වර්ධනය නොවන බවටත් ආයතන වල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරීන්ද , විෂය භාර නිලධාරීන්ද තනි තනිවත් සාමූහිකවත් වගකීමට බැඳෙන නමුත් 2006 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා රු.323,267,784 ක් හා 2024 ජුනි 30 දින වන විට ජීවන වියදම් දීමනාව මත ගෙවිය යුතු මුළු සේවක අර්ථසාධක අරමුදල් රු.613,450,391ක්ද සේවක භාරකාර අරමුදල් රු.17,753,613 ක්ද ගෙවීමට කටයුතු කර නොතිබුණි.

(ඵ) 2017 අංක 01 දරන සංස්ථාව සතු සියළු දේපළ පිරිසක හා උපකරණ පිළිබඳ නිවැරදි වත්කම් තොරතුරු හා 2019 වසරේ සිට අළුතින් මිලට ගත් රු.7,594,416 කළමනාකරන ක වත්කම් පිළිබඳ තොරතුරු අදාළ කාර්තුව අවසානයේ වක්‍රලේඛය කොමිස්ට්‍රොලර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වුවද සංස්ථාව එපරිදි කටයුතු කර නොතිබුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ බලතල , කාර්යාල සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීති රීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර නොමැති බව

2.3 වෙනත් නිරීක්ෂණ

(අ) අයිස් යන්ත්‍රාගාර 24 ක් 2019 දෙසැම්බර් 31 දින වන විට අක්‍රීය තත්වයේ පැවති අතර ඒවා ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට සංස්ථා කළමනාකාරිත්වය විසින් කටයුතු කර නොතිබුණි.


(ආ) සංස්ථාවේ විධායකයන්හි ණයගැති හා ණයහිමි යන ශේෂයන්හි ගිණු වර්ධනයක් මූල්‍ය ප්‍රකාශ මගින් හෙළිදරව් වන තත්වයක් තුළ සංස්ථාව විසින් එම ණයගනුදෙනු සම්බන්ධව විධිමත් වූ ණයපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හෝ විධිමත් වූ වැඩපිළිවෙලක් හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 1971 නොවැම්බර් 13 දිනැති 14,984/3 දරන ගැසට් පත්‍රය මගින් සංස්ථාවට පවරා තිබූ අක්කර 1යි පර්චස් 28ක කුරුණෑගල ගැට්ටුවාන ඉඩම 2012 නොවැම්බර් 2 දිනැති ඉඩම කොමසාරිස් ලිපිය අනුව හිමිකම් කියනු ලබන ඉඩම කොටස රු. 2යි පර්චස් 36.5 ක් වශයෙන් අඩුවී පැවති අතර ඉන් 2018 වර්ෂයේදී පර්චස් 59.4 ක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබුණි. ඒ අනුව මේ වන විට පර්චස් 56.6ක් පමණක් ඉතිරිව පවතින අතර සංස්ථාව වෙත පවරා තිබූ එම ඉඩම විධිමත් පරිදි පවරා ගැනීමට සංස්ථා කළමනාකාරිත්වය කටයුතු කර නොතිබුණි.

(ඈ) 2017 පෙබරවාරි 27 දින අමාත්‍යාංශය විසින් සංස්ථාව වෙත රු.මිලියන 65 ක මුදලක් මත්සය පිරිසැකසුම් ඒකකයක් ඉදිකිරීම සඳහා ලබා දී තිබූ අතර 2018 දෙසැම්බර් 31 දින වන විට එයින් රු.28,024,245ක් වැයකර ඉතිරි රු.36,975,755ක මුදල සමාලෝචිත වර්ෂයේ සාමාන්‍ය වියදම් වෙනුවෙන් දරා තිබුණි. තවද එම ඒකකයේ ඉදිකිරීම් 2024 ඔක්තෝබර් 04 වන විටත් අවසන් කර නොමැති අතර එය නිෂ්කාර්යය වියදමක් බවට පත්වී තිබුණි.

- (ඉ) සංස්ථාව විසින් පරිගණක ගිණුම් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් තෝරාගෙන එම ආයතනය සමඟ ගිවිසුමකට එලැඹීමකින් තොරව 2018 ජුනි 26 දින රු.300,000 ක අත්තිකාරම් මුදලක් අදාළ ආයතනයට ලබා දී තිබුණි. 2018 දෙසැම්බර් 31 දින සිට අදාළ කොන්ත්‍රාත්තුවෙහි කාර්යසාධන සුරක්ෂණයේ වලංගු කාලසීමාවද අවසන්ව තිබුණු නමුත් 2024 ඔක්තෝබර් 04 වන විටත් එම පරිගණක ගිණුම් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කර නොතිබුණි.
- (ඊ) වින්මසුන් කර්මාන්ත ශාලාවක් ඇරඹීමේ පරමාර්ථයෙන් රුසියානු සමාගමක් සමඟ 2003 වසරේ ඇතිකරගත් බද්ධ ව්‍යාපාරය සඳහා සංස්ථා දායකත්වය ලෙස ඉඩම් අක්කර 01 ½ කින් යුත් ඉඩමක් විකුණුමකර ඔප්පුවකින් පවරා තිබුණි. මෙය රු.110,000,000ක ආයෝජන දේපලක් ලෙස සලකා තිබුණ ද මේ දක්වා කිසිදු ආදායමක් සංස්ථාව වෙත ලැබී නොතිබුණි. සංස්ථාව විසින් එම රුසියානු සමාගම වෙත පැවරූ ඉඩම නීත්‍යානුකූලව නැවත ලබා ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩුවක්ද පවරා තිබුණි.
- (උ) 2019 දෙසැම්බර් 31 දිනට වර්ෂ 08කට අධික කාලයක සිට දිගින් දිගටම ඉදිරියට එමින් පවතින එකතුව රු.3,101,842ක් වූ ගෙවිය යුතු ශේෂ 04 ක් හා එකතුව රු.23,731,923 ක් වූ ණයහිමි ශේෂ 06 ක්ද, වර්ෂ 5කට අධික කාලයක සිට ඉදිරියට එමින් පවතින රු.4,812,266 ක් වූ උපවිත වියදම් නිරවුල් කිරීම අවිනිශ්චිත තත්වයේ විය.
- (ඌ) 2010-2011 වර්ෂවල සිට මේ දක්වා ප්‍රධාන කාර්යාලය හා පැලියගොඩ මත්ස්‍ය සංකීර්ණය, අයිස් යන්ත්‍රාගාරය අතර සිදුවූ හනුදෙනු හුවමාරුව මත ඇතිවී ඇති රු.14,550,973 ක ශේෂය සෑම වසරකම ගෙවිය යුතු ශේෂයක් සේ ගිණුම් තබා තිබුණද මේ පිළිබඳ සොයා බලා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (එ) ප්‍රගස්ත ජංගම අනුපාතය 2:1 ක් විය යුතු වුවත් 2019 වර්ෂයේ සංස්ථාවේ ජංගම අනුපාතය 0.4:1 ක් වීමෙන් කෙටිකාලීන වගකීම් පියවීමට වත්කම් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රගස්ත ක්ෂණික අනුපාතය 1:1 විය යුතු වුවත් සංස්ථාවේ එම අනුපාතය 0.3:1 ක් වීමෙන් කෙටිකාලීන වගකීම් පියවීමට අපහසු තත්වයක් ඇති වී ඇති බවද, පෙර වසරට සාපේක්ෂව ක්ෂණික අනුපාතය පිරිහී ඇති බවද නිරීක්ෂණය විය. ද්‍රවශීලතා මිණුමක් වන මුදල් අනුපාතය 2019 වර්ෂයේදී බිංදුවක් වීමෙන් කෙටිකාලීන වගකීම් ආවරණය කිරීමට සංස්ථාවට හැකියාවක් නොමැති බැවින් කාරක ප්‍රාග්ධන ගැටළුව උග්‍ර වී ඇති බව තවදුරටත් නිරීක්ෂණය විය.

- (ඒ) 2024 මාර්තු 31 දිනට අනුමත හා තහන කාර්ය මණ්ඩලය අනුව ද්විතියික හා ප්‍රාථමික මට්ටමේ තනතුරු තුළ “දරන්නාට පෞද්ගලික වන” තනතුරු 64ක් අනුමතව පවතින අතර එයින් තනතුරු 39ක් තරා කාර්ය මණ්ඩලයට අනුයුක්තව කටයුතු කරනු ලබන අතර සංස්ථාවේ ද්විතියික හා තෘතියික ශ්‍රේණිවල අනුමත කාර්ය මණ්ඩලයේ නොමැති තනතුරු 08ක් තරා කාර්ය මණ්ඩලය තුළ පවතින බවද සංස්ථාවේ අතිරික්ත සේවක සංඛ්‍යාව 52ක් බවද නිරීක්ෂණය විය.
- (ඔ) 2016 වසරේ අවස්ථා දෙකකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ සේවකයින් 264 දෙනෙකු ඉවත්කර තිබුණු නමුත් නැවත 2019 වසරේදී දෛනික පදනමින් සේවය කල සේවකයින් 87 දෙනෙකු ස්ථිර පදනමින් සේවයට බඳවා ගෙන තිබුණි.
- (ඔ) විධායකයන් සඳහා කාර්යය මණ්ඩලයක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරගෙන නොතිබුණු බැවින් ඒ ඒ විධායකයන්හි සේවක සංඛ්‍යාවේ අතිරික්තය හා පුරප්පාඩුව හඳුනාගත නොහැකි විය.


 ඩබ්.පී.සී.වික්‍රමරත්න
 විගණකාධිපති

9m

4253


22 NOV 2024

12.15 PM

RECEIVED

24 JUN 2024

National Audit Office



ලංකා ධීවර සංස්ථාව

இலங்கை கடற்றொழில் கூட்டுத்தாபனம்
Ceylon Fisheries Corporation





CEYLON FISHERIES CORPORATION

Financial Statements

FOR THE YEAR/ PERIOD ENDED 31ST

DECEMBER 2019



Ceylon Fisheries Corporation

Financial Statements 2019

Contents

i) Statement of Comprehensive income	1
ii) Statement of Financial Position	2
iii) Statement of change in Equity	3
iv) Statement of cash flows	4
v) Significant Accounting Policies	5-12
vi) Note to the Accounts	13-36

CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
STATEMENT OF COMPREHENSIVE INCOME

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER

	Schedule no	Note	2019 Rs	2018 Rs
Revenue		2	2,916,907,480	2,941,767,445
Cost of sales			(2,463,603,064)	(2,420,227,594)
Gross profit			<u>453,304,415</u>	<u>521,539,850</u>
Other income		3	124,884,339	237,207,438
Administrative expenses			(620,225,958)	(671,354,479)
Sales & distribution cost			(113,001,711)	(113,767,262)
Results from operating activities			<u>(155,038,915)</u>	<u>(26,374,452)</u>
Finance costs		4	(8,440,711)	(7,646,393)
Profit/(loss) before tax			<u>(163,479,625)</u>	<u>(34,020,846)</u>
Tax expense			-	-
Profit/(loss) for the year			<u><u>(163,479,625)</u></u>	<u><u>(34,020,846)</u></u>
Other comprehensive income				
Actuarial gain/(loss) on pension plans			(29,951,646)	(1,496,830)
Total comprehensive income			<u><u>(193,431,271)</u></u>	<u><u>(35,517,676)</u></u>

Figures in brackets indicate deductions or losses

The financial statements are to be read in conjunction with the related notes which form an integral part of the financial statements of the Corporation set out on pages 5 to 12.



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
STATEMENT OF FINANCIAL POSITION

AS AT 31ST DECEMBER


	Note	31/12/2019 Rs	31/12/2018 Rs
ASSETS			
Non current asset			
Property plant and equipment	5	1,318,706,452	1,367,837,080
Investment property	5	70,292,700	71,211,250
Investment in joint venture	6	110,000,000	110,000,000
Financial Assets at Amortized cost	8	10,367,260	7,867,260
Distress loan		3,825,040	5,370,627
Total non-current assets		<u>1,513,191,452</u>	<u>1,562,286,217</u>
Current asset			
Inventories	7	27,603,216	34,920,299
Trade and other receivables	8	357,733,093	349,311,758
Distress loan		3,711,113	3,711,114
Cash and cash equivalents	9	14,192,496	34,463,023
Total current asset		<u>403,239,918</u>	<u>422,406,194</u>
Total assets		<u>1,916,431,370</u>	<u>1,984,692,411</u>
EQUITY AND LIABILITIES			
Equity			
Capital contribute by Government		326,609,805	326,609,805
Capital reserve	10	24,258,241	24,258,241
Revaluation reserve	11	1,171,012,387	1,171,012,387
Accumulated losses		(1,318,730,730)	(1,125,066,695)
Total equity		<u>203,149,703</u>	<u>396,813,738</u>
Non-Current Liabilities			
Loans and borrowings	12	142,922,000	142,922,000
Differed Income - Government grant & assistants	13	501,415,214	565,573,882
Retirement gratuity liability	14	74,211,942	38,565,942
Lease creditor	15	-	422,309
Total-non current liabilities		<u>718,549,156</u>	<u>747,484,133</u>
Current liabilities			
Lease creditor	15	537,312	1,320,540
Trade and other payables	16	926,324,810	777,057,985
Amounts due to related parties	17	14,380,412	17,049,279
Bank overdraft	9	53,489,978	44,966,736
Total current liabilities		<u>994,732,511</u>	<u>840,394,540</u>
Total liabilities		<u>1,713,281,667</u>	<u>1,587,878,673</u>
Total equity and liabilities		<u>1,916,431,370</u>	<u>1,984,692,411</u>

Figures in brackets indicate deductions.

(0)

The financial statements are to be read in conjunction with the related notes which form an integral part of the financial statements of the Corporation set out on pages 5 to 12.


These financial statements give a true and fair view of affairs of the Ceylon Fisheries Corporation as at 31.12.2019.


A.C.W.W.M.R. Koswate
 Deputy General Manager (Finance)
 Ceylon Fisheries Corporation
 No. 15, Reef House Lane,
 Colombo - 15.

The Board of Directors is responsible for the preparation and presentation of these Financial Statements

Approved and signed on behalf of the Board


 Director


 Chairman

CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
STATEMENT OF CHANGES IN EQUITY

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER 2019

	Capital Con. By Gov. of Sri Lanka	Capital Reserve Rs	Revaluation Reserve Rs	Accumulated Losses Rs	Total Rs
As at 1st January 2018	326,609,805	24,258,241	1,216,341,016	(1,089,549,019)	477,660,043
Adjustment	-	-	(45,328,629)	(1,496,830)	(46,825,459)
Net profit/(loss) for the year	-	-	-	(34,020,846)	(34,020,846)
As at 31st December 2018	326,609,805	24,258,241	1,171,012,387	(1,125,066,695)	396,813,738
As at 1st January 2019	326,609,805	24,258,241	1,171,012,387	(1,125,066,695)	396,813,738
Adjustments	-	-	-	(30,184,410)	(30,184,410)
Profit/(loss) for the year	-	-	-	(163,479,625)	(163,479,625)
As at 31st December 2019	326,609,805	24,258,241	1,171,012,387	(1,318,730,730)	203,149,703

Figures in brackets indicate deductions.

The financial statements are to be read in conjunction with the related notes which form an integral part of the financial statements of the Corporation set out on pages 5 to 12.




CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
STATEMENT OF CASH FLOWS

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER

	31/12/2019	31/12/2018
	Rs	Rs
Note		
Cash flows from operating activities		
Profit/(loss) before tax	(163,479,625)	(34,020,846)
Adjustments for:		
Interest expenses	8,206,552	7,174,976
Depreciation	54,924,050	82,395,231
Amortization	(64,158,667)	(71,249,205)
Grant Income & Amortization	-	-
Revaluation surplus	-	(45,328,629)
Gratuity provision	10,365,518	6,752,276
Fine	-	-
Other non cash expenses	(30,184,410)	(1,496,830)
Operating loss before working capital changes	<u>(184,326,584)</u>	<u>(55,773,027)</u>
Working capital changes		
Change in inventories	7,317,082	22,394,473
Change in trade and other receivables	(6,875,747)	5,066,632
Change in trade and other payables	149,266,825	34,893,492
Change in amounts due to related parties	(2,668,868)	2,248,771
Cash used in operating activities	<u>(37,287,290)</u>	<u>8,830,342</u>
Gratuity paid	25,280,483	(5,071,213)
Interest paid	(8,206,552)	(7,174,976)
Net cash used in operating activities	<u>(20,213,360)</u>	<u>(3,415,847)</u>
Cash flows from investment activities		
Acquisition and construction of property, plant and equipment	(10,068,546)	(23,465,924)
Increase in Stall Establishment cost & working progress	2,719,544	(4,871,072)
Grant Received for processing plant	(0)	100,000,000
Increase in Stall Establishment cost	-	-
Deposit Received	-	-
Disposal income	2,474,130	4,176,764
Investment property	-	-
Investment in fixed deposit	(2,500,000)	(7,667,260)
Net cash used in investing activities	<u>(7,374,872)</u>	<u>68,172,507</u>
Cash flows from financing activities		
Repayment of interest bearing loan	-	-
Repayment of lease rent	(1,205,538)	(1,096,494)
Net cash from financing activities	<u>(1,205,538)</u>	<u>(1,096,494)</u>
Net increase / (decrease) in cash and cash equivalents	(28,793,770)	63,660,167
Cash and cash equivalents at beginning of the year	<u>(10,503,713)</u>	<u>(74,163,880)</u>
Cash and cash equivalents at end of the year	<u>(39,297,483)</u>	<u>(10,503,713)</u>

Figures in brackets indicate deductions.

The financial statements are to be read in conjunction with the related notes which form an integral part of the financial statements of the Corporation set out on pages 5 to 12.



ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

01. CORPORATE INFORMATION

Reporting Entity

Ceylon Fisheries Corporation formerly known as CFC (the "Corporation") is a Corporation domiciled in Sri Lanka. The Corporation was incorporated an Industrial Act. In 1957 no 49 and commencement of operation since 1964. The registered office of the Corporation is Rock House Lane, Colombo 15.

The principal activity of the Corporation during the financial year was the sale of Fish harvest throughout the country and sale of Ice production to the fisherman.

SUMMARY OF SIGNIFICANT ACCOUNTING POLICIES

Basis of preparation

Statement of compliance

The financial statements of the Corporation have been prepared in accordance with Sri Lanka Accounting Standards (LKAS) and Sri Lanka Financial Reporting Standards (SLFRS) adopted by the Institute of Chartered Accountants in Sri Lanka and the requirements of the Public accounting standards.

The financial statements were authorized for issue by the directors on 22nd October 2019

Basis of measurement

The financial statements have been prepared on the historical cost basis except where stated.

Functional currency

The financial statements have been prepared in Sri Lankan Rupees ("LKR") which is the Corporation's functional currency.

Comparative Information

The accounting policies have been consistently applied by the Corporation and previous year figures have been re arrange wherever necessary to confirm the current year presentation.

Event After the Reporting Period

All the favorable and unfavorable material event after the reporting period have been considered and where appropriate adjustments or disclosures have been made in the financial statement.

Use of estimates and judgments

The preparation of financial statements requires management to make judgments, estimates and assumptions that affect the application of accounting policies and the reported amount of assets, liabilities, income and expenses. Actual results may differ from these estimates.

Estimates and underlying assumptions are reviewed on an ongoing basis. Revisions to accounting estimates are recognized in the period in which the estimate is revised and in any future period affected.



ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT FOR THE YEAR ENDED 2019

In particular, information about significant areas of estimation uncertainty and critical judgments in applying accounting policies that have the most significant effect on the amounts recognized in the financial statements are described in the following notes:

Note 2 - Property, plant and equipment

Note 5 - Trade receivables

Note 4 - Inventories

The accounting policies set out below have been applied consistently to all periods presented in this financial statements.

Financial instruments

Financial assets

Trade and other receivables

Trade receivables are measured at the UN-discounted amount of cash expected to be received (net of impairment) unless the arrangement constitutes a financing transaction. Sales are made on normal credit terms and trade receivables do not bear interest. When there is objective evidence that the carrying amounts of receivables are not recoverable, an impairment loss is recognized in profit or loss.

Cash and cash equivalents

Cash and cash equivalents are defined as cash in hand, demand deposits and short-term highly liquid investments readily convertible to known amounts of cash and subject to an insignificant risk of changes in value. For the purpose of the statement of cash flow, cash and cash equivalents consist of cash in hand, investment in fixed deposits and deposits in banks net of outstanding bank overdrafts that are repayable on demand and form an integral part of the corporation's cash management.

DE-recognition

Financial assets are DE-recognized only when,

- a) The contractual rights to the cash flow from the financial assets expire or are settled, or
- b) All of the risks and rewards of ownership are transferred to another party substantially.

Impairment of financial assets

At the end of the reporting period, all financial assets are assessed to ascertain whether there is any objective evidence of impairment. If there is objective evidence of impairment, impairment loss is recognized in the statement of comprehensive income immediately.

Financial Liabilities

The corporation's financial liabilities include trade, other payable and borrowings. Financial liabilities are recognized initially at transaction price. After initial recognition, they are measured at amortized cost using the effective interest rate method. Trade Payable are measured at the UN-discounted amount of cash expected to be paid unless the arrangement constitutes a financing transaction.

Provisions

Provisions are recognized when the corporation has a present obligation (legal and constructive) as a result of a past event, where it is probable that an outflow of resources embodying economic benefits

ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

will be required to settle the obligation and a reliable estimate can be made of the amount of the obligation.

Initially a provision is measured at the best estimate of the amount required to settle the obligation at the reporting date.

When the provision involves a large population of items, the estimate of the amount reflects the weighting of all possible outcomes by their associated probabilities.

When the provision arises from a single obligation, the best estimate may be the most likely outcome.

When the effect of the time value is material, provisions are measured at present value of the amount expected to be required to settle the obligation using a pre-tax rate that reflects the current market assessments of the time value of money and the risks specific to the obligation.

In subsequent measurement, a provision is charged only against those expenditure for which the provision was originally recognized.

Non-Financial Assets

The carrying amounts of the Corporation's non-financial assets, inventories and deferred tax assets, are reviewed at each reporting date to determine whether there is any indication of impairment. If any such indication exists, then the asset's recoverable amount is estimated.

Property, Plant and Equipment

The Corporation applies the requirements of LKAS 16 on "Property Plant and Equipment" in accounting for its owned assets which are held for and use in the provision of the services, for rental to other or for administration purpose and are expected to be used for more than one year.

Basis of Recognition.

Property Plant and Equipment is recognized if it is probable that future economic benefit associated with the assets will flow to the Corporation and cost of the asset can be reliably measured.


Measurement

Items of Property, Plant & Equipment are measured at cost (or at fair value in the case of land) less accumulated depreciation and accumulated impairment losses, if any.

Depreciation

Depreciation is recognized in Income Statement on a straight-line basis over the estimated useful economic lives of each part of an item of Property, Plant & Equipment since this most closely reflects the expected pattern of consumption of the future economic benefits embodied in the asset. Assets held under finance leases are depreciated over the shorter of the lease term and the useful lives of equivalent owned assets unless it is reasonably certain that the CFC will have ownership by the end of the lease term. The estimated useful lives for the current and comparative periods are as follows:

	No. of Years	Rate (%)
Buildings	50	2.00
Plant & Machinery	10	10.00
Motor Vehicles	5	20.00



ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

Equipment	10	10.00
Furniture & Fittings	10	10.00
Computer Accessories	4	25.00
Locally developed software	1	100.00

- Stall Establishment cost depreciate over the 5 years.
- Locally manufactured Computer Software depreciate over one year which is 100% charge to profit & Loss account in the year of purchase.
- The assets which are received as grant are being amortized in accordance with depreciation rate.

Current Versus Non-Current Classification

The Corporation presents assets and liabilities in statement of financial position based on current/non-current classification. An asset as current when it is:

- Expected to be realized or intended to sold or consumed in normal operating cycle
- Held primarily for the purpose of trading
- Expected to be realized within twelve months after the reporting period
- Or
- Cash or cash equivalent unless restricted from being exchanged or used to settle a liability for at least twelve months after the reporting period
- All other assets are classified as non-current.
- A liability is current when:
 - It is expected to be settled in normal operating cycle
 - It is held primarily for the purpose of trading
 - It is due to be settled within twelve months after the reporting period
- Or
- There is no unconditional right to defer the settlement of the liability for at least twelve months after the reporting period

The Corporation classifies all other liabilities as non-current.

Deferred tax assets and liabilities are classified as non-current assets and liabilities.

Owned Assets

The cost of property, plant & equipment includes expenditures that are directly attributable to the acquisition of the asset. Such costs include the cost of replacing part of the property, plant and equipment and borrowing costs for long terms construction projects if the recognition criteria are met. The cost of self-constructed assets includes the cost of materials and direct labor, any other cost directly attributable to bringing the asset to a working condition for its intended use, and the costs of dismantling and removing the items and restoring the site on which they are located.

Purchased software that is integral to the functionality of the related equipment is capitalized as a part of that equipment.

When significant parts of property, plant and equipment are required to be replaced at intervals, the entity recognizes such parts as individual assets (major components) with specific useful lives and depreciation, respectively. Likewise, when a major inspection is performed, its cost is recognized in the carrying amount of the plant and equipment as a replacement if the recognition criteria are satisfied. All other repair and maintenance costs are recognized in the Statement of Profit and Loss as incurred.



ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

The present value of the expected cost for the decommissioning of the asset after its use is included in the cost of the respective asset if the recognition criteria for a provision are met.

Capital work-in-progress is transferred to the respective asset accounts at the time of first utilization or at the time the asset is commissioned.

Borrowing Cost

Borrowing costs that are directly attributable to acquisition, construction or production of a qualifying asset, which takes a substantial period of time to get ready for its intended use or sale are capitalized as a part of the asset.

Borrowing costs that are not capitalized are recognized as expenses in the period in which they are incurred and charged to the Statement of Profit or Loss.

The amounts of the borrowing costs which are eligible for capitalization are determined in accordance with the in LKAS 23 - Borrowing Costs'.

Borrowing costs incurred in respect of specific loans that are utilized for field development activities have been capitalized as a part of the cost of the relevant immature plantation. The capitalization will cease when the crops are ready for commercial harvest.

The amount so capitalized and the capitalization rates are disclosed in Notes to the Financial Statements.

Investment Property

Investment properties including freehold and leasehold properties are properties which are held either to earn rental income or for capital appreciation or for both. Investment properties are held at cost. Rental income from investment properties is accounted for as described in accounting policy

An external, independent property valuer, having an appropriate recognized professional qualification and recent experience in the location and category of property being valued, is hired to carry out the valuation on a five yearly basis. Increments and/or decrements to these property valuations are recognized in profit or loss.


Expenditure incurred to replace a component of an item of investment property, that is accounted for separately, including major improvements, renovations and overhaul expenditure, is capitalized. Other subsequent expenditure is capitalized only when it increases the future economic benefits embodied in the item of investment property. All other expenditure is recognized in profit or loss as an expenses as incurred.

Inventories

Inventories were consisting of two main segments such as Trading and General Stocks. Trading inventories include fish, dry fish and ice stocks and it has been valued at cost or net realizable value, whichever is lower. Net realizable value is the estimated selling price in the ordinary course of business, less the estimated costs of completion and selling expenses and non-trading stocks are valued at cost. The cost of inventories is based on the weighted average principle and includes expenditure incurred in acquiring the inventories and bringing them to their existing location and condition.

Cash and Cash Equivalents

Cash and cash equivalents comprise of cash at bank and cash on hand. Bank overdrafts that are repayable on demand and form an integral part of the Corporation's cash management are included as a component of cash and cash equivalents for the purpose of the statement of cash flows.



ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

Equity Capital

Equity

Capital represents the amount of Funds contributed by Government to commence the Corporation operation from the beginning of establishment.

Reserve

The amount consists in the reserve balance coming from the beginning of the Corporation, which has no indication of reason of provide the reserve or way of utilize the reserve.

Trade, Other Payable and Provisions

Trade and other payable are not interest-bearing and are stated at cost. A provision is recognized in the statement of financial position when the corporation has a legal or constructive obligation as a result of a past event, and it is probable that an outflow of economic benefits will be required to settle the obligation. If the effect is material, provisions are determined by discounting the expected future cash flows at a pre-tax rate that reflects current market assessments of the time value of money and, where appropriate, the risks specific to the liability.

Capital Work-In-Progress

Capital work-in-progress represents the accumulated cost of materials and other cost directly related to the construction of an asset.

Capital work-in-progress is transferred to the respective asset accounts at the time of the first utilization of the asset.

Government Grants

Government grants are recognized where there is reasonable assurance that the grant will be received, and all attached conditions will be complied with. When the grant relates to an expense item, it is recognized as income over the period necessary to match the grant on a systematic basis to the costs that it is intended to compensate. Where the grant relates to an asset, it is recognized as deferred income and released to income in equal amounts over the expected useful life of the related asset.

Where the corporation receives non-monetary grants, the asset and the grant are recorded gross at nominal amounts and released to the Income Statement over the expected useful life and pattern of consumption of the benefit of the underlying asset by equal annual installments. Where loans or similar assistance are provided by governments or related institutions with an interest rate below the current applicable market rate, the effect of this favorable interest is regarded as additional Government grant.

Grants related to Property, Plant & Equipment other than grants received for forestry are initially deferred and allocated to income on a systematic basis over the useful life of the related Property, Plant & Equipment as follows: Assets are amortized over their useful lives or unexpired lease period, whichever is less.

Revenue Recognition

Revenue is recognized to the extent that it is probable that the economic benefits will flow to the corporation and the revenue can be reliably measured, regardless of when the payment is being made. Revenue is measured at fair value of the consideration received or receivable, taking into account the contractually defined terms of payment and excluding taxes or duty.

ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT FOR THE YEAR ENDED 2019

The following specific recognition criteria must also be met before revenue is recognized:

- a) Sale of goods
Revenue from the sale of goods is recognized when the significant risks and rewards of ownership of the goods have passed to the buyer.
- b) Interest income
Interest income is recognized on an effective interest method.
- c) Other income
Other income is recognized on an actual basis.

Foreign Currency Transaction

Transactions in foreign currencies are initially recorded at the functional currency rate ruling at the date of the transaction. Monetary assets and liabilities denominated in foreign currencies are re translated at the functional currency rate of exchange ruling at the reporting date. Non-monetary items that are measured in terms of historical cost in a foreign currency are translated using the exchange rates as at the dates of the initial transactions. The resulting gains or losses are accounted for in the statement of comprehensive income.

Contingent Assets and Liabilities

Provision for Contingent assets are not recognize in financial statement since this may result in the recognition of income that may never be realized.

Contingent liability is a potential liability that may occur, depending on the outcome of an uncertain future event. A contingent liability is recorded in the accounting records if the contingency is likely and the amount of the liability can be reasonably estimated. However Contingent liability has not been provided since CFC Legal Division did not provide any estimation.

Define Contribution Plan

Ceylon Fisheries Corporation contributes 15% and 3% from the Employee's salary to the Employee's Provident fund and Employee's Trust Fund Define respectively. This statutory expenses has been recognized in the Statement of Comprehensive Income.

Other Disclosures

Voluntary Retirement Scheme has been implemented by the Corporation in line with the cabinet decision to reduce the excess staff by considerable amount and further advised to restructure the corporation by way of public Private Partnership (PPP).

New accounting standards issued but not yet effective

The following SLFRS issued by the Institute of Chartered Accountants of Sri Lanka, not effective for a financial year commencing on the 1st January 2016 unless early adopted, have not been applied in preparing these Financial Statements.

- a) SLFRS 9, issued in 2014, replaces LKAS 39 – Financial Instruments: Recognition and Measurement. SLFRS 9 includes revised guidance on the classification and measurement of financial instruments, including a new expected credit loss model for calculating impairment on financial assets, and the new general hedge accounting requirements. It also carries forward the guidance on recognition and DE-recognition of financial instruments from LKAS 39.

ACCOUNTING POLICIES TO THE FINANCIAL STATEMENT

FOR THE YEAR ENDED 2019

SLFRS 9 is effective for annual reporting periods beginning on or after 01st January 2018.

- b) SLFRS 15 establishes a comprehensive framework for determining whether, how much and when revenue is recognized. New qualitative and quantitative disclosure requirements aim to enable Financial Statements users to understand the nature, amount, timing and uncertainty of revenue and cash flows arising from contracts with customers.

SLFRS 15 introduce a five-step model to determine when to recognize revenue and at what amount. The model specified that revenue recognized when or as an entity transfers control of goods and services to a consumer at the amount to which entity expects to be entitled.

It replaces existing revenue recognition guidance, LKAS 18 on “Revenue”, LKAS 11 on “Construction Contracts”.

SLFRS 15 is effective for annual reporting periods beginning on or after 01st January 2018.

CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER 2019

2	REVENUE	Schedule no	2019 Rs	2018 Rs
	Fish sales		2,420,582,411	2,321,367,135
	Fish transfer to other region		454,493,786	575,257,610
	Ice sales		40,724,208	40,475,110
	Region ice sales		887,160	1,510,355
	Maldives fish sales		12,000	-
	Storage income		-	-
	Cold room income - CFC		207,914	3,157,235
			<u>2,916,907,480</u>	<u>2,941,767,445</u>
3	OTHER INCOME		2019 Rs	2018 Rs
	Miscellaneous income	3	60,491,513	165,486,815
	Grant income		-	-
	Amotization income		64,158,667	71,249,205
			<u>124,650,180</u>	<u>236,736,020</u>
4	FINANCE COSTS		2019 Rs	2018 Rs
	Finance income			
	Interest on loan		(239,665)	(181,713)
	FD interest		-	(169,590)
	NRFC interest		(6,233)	(5,616)
	NRFC exchange gain		11,740	(114,498)
			<u>(234,159)</u>	<u>(471,418)</u>
	Finance cost			
	Bank overdraft interest		5,994,011	5,692,415
	BOC leasing intrest (Negombo double cab)		115,002	224,299
	Interest loan People's Leasing		-	-
	Bank charges		1,755,477	1,215,793
	HNB commission		576,221	513,885
			<u>8,440,711</u>	<u>7,646,393</u>
			<u>-</u>	<u>-</u>
	Net finance income		<u>8,206,552</u>	<u>7,174,976</u>
	Net Finance Costs		<u>7,972,393</u>	<u>6,703,558</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

FOR THE YEAR/PERIOD ENDED 31ST DECEMBER 2019

5 PROPERTY, PLANT AND EQUIPMENT

	Land		Buildings		Motor Vehicle		Equipment		Ice Plant and Cold Room		Furniture and Fittings		Computer Hardware		Computer Software		Total			
	Rs		Rs		Rs		Rs		Rs		Rs		Rs		Rs		Rs		Total	
Cost																				
As at the beginning of the year	809,335,950		373,497,980		154,139,500		84,925,942		348,304,973		13,463,180		4,707,201		100,000		1,788,474,727		1,769,185,568	
Additions during the year	-		-		-		6,858,830		-		25,136		710,450		-		7,594,416		32,654,160	
Disposal during the year	-		-		-		-		-		-		-		-		-		(13,365,000)	
As at the end of the year/period	809,335,950		373,497,980		154,139,500		91,784,772		348,304,973		13,488,316		5,417,651		100,000		1,796,069,143		1,788,474,728	
Accumulated depreciation																				
As at 1st January	-		37,323,982		150,087,284		26,541,182		164,625,331		5,420,540		3,805,971		100,000		387,904,289		305,509,057	
Charge for the year	-		7,469,960		2,077,900		8,838,868		34,830,498		1,346,703		360,122		-		54,924,050		82,395,231	
Depreciation on disposal	-		-		-		-		-		-		-		-		-		-	
As at the end of the year/period	-		44,793,941		152,165,184		35,380,050		199,455,829		6,767,242		4,166,092		100,000		442,828,339		387,904,288	
Net carrying value																				
As at 31st December 2019	809,335,950		328,704,039		1,974,316		56,404,722		148,849,144		6,721,074		1,251,559		-		1,353,240,804		-	
As at 31st December 2018	809,335,950		336,173,999		4,052,216		58,384,761		183,679,642		8,042,641		901,231		-		1,400,570,438		-	
Stall establishment cost																	5,673,294		8,498,985	
Working progress																	28,130,402		28,024,254	
Jaffna stall																	1,954,653		1,954,653	
																	1,388,999,152		1,439,048,330	
																	(70,292,700)		(71,211,250)	
5 INVESTMENT PROPERTY																	1,318,706,452		1,367,837,080	



CEYLON FISHERIES CORPORATION
 (INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
 NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

5.1 INVESTMENT PROPERTY
 FOR THE YEAR/PERIOD ENDED 31ST DECEMBER 2019

	Region		Floor Area Sq.ft	Rate	Value As at 31st Dec 2019
1	Kalpitiya	Building No 03 -Asb roofed building	2600	2,860.00	7,436,000
2	Kalpitiya	Building No 04-Asb roofed building	1185	1,760.00	2,085,600
3	Galle	Main Building- Zinc Aluminum roofed building	36810	660.00	24,294,600
4	Kudamaduwa	Flat & sandy Lnd with sea frontage	287	10,000	2,870,000
5	Head Office	Rectangulaer shaped land- road	10	600,000.00	6,000,000
6	Head Office	Rectangulaer shaped land	30	600,000	18,000,000
7	Gurunagar	Rectangulaer shaped flat land	80	100,000	8,000,000
8	Pesalei	Rectangulaer shaped flat land	366	2,750	1,006,500
9	Batticaloa	Valachchenai ice plant -Ice plant			600,000
					70,292,700



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER 2019

6 INVESTMENT IN JV	Schedule No	31/12/2019 Rs	31/12/2018 Rs
Balance as at 31st December		<u>110,000,000</u>	<u>110,000,000</u>
<p>The Corporation has invested Corporation own land as equity of the Joint Venture during the past years. The JV has been no active continuation past years and Corporation has decided to dissolve JV relationship and seeking concerance from the Attorney General to reaquire the land.</p>			
7 INVENTORIES		31/12/2019	31/12/2018
		Rs	Rs
Oil stores		550,633	280,040
Spare stores (Motor, Coldroom, Iceplants)		585,379	1,127,473
Stock trading		21,002,063	27,805,704
Packing Stock		1,579,199	876,761
Packing stock shortage		2,558,029	2,558,029
General stores (Stationary)		899,860	1,173,519
General stores		428,053	1,098,773
		<u>27,603,216</u>	<u>34,920,299</u>
8 OTHER RECEIVABLES		31/12/2019	31/12/2018
		Rs	Rs
Trade receivables	1.3	228,415,219	226,305,069
Other trade receivables		1,285,152	911,742
Provision for bad & doubtful debts		-	-
		<u>229,700,371</u>	<u>227,216,811</u>
Other receivables	1.5	58,781,083	57,245,454
Deposit and prepayments	1.4	48,929,614	44,176,892
Inter-regional account Rec. balance	2.9	20,322,024	20,672,601
		<u>357,733,092</u>	<u>349,311,758</u>
Non current assets- fixed deposit		10,367,260	7,867,260
Non current assets- distress loan		3,825,041	5,370,627
		<u>371,925,393</u>	<u>362,549,645</u>
9 CASH AND CASH EQUIVALENTS		31/12/2019	31/12/2018
		Rs	Rs
Cash at bank	1.6	11,008,614	20,630,029
Cash in hand	1.6	3,183,882	13,832,994
		<u>14,192,496</u>	<u>34,463,023</u>
Bank overdraft	3.0	(53,489,978)	(44,966,736)
Cash and cash equivalents for the purpose of cash flows		<u>(39,297,483)</u>	<u>(10,503,713)</u>
10 CAPITAL RESERVE		31/12/2019	31/12/2018
		Rs	Rs
Balance as at 31st December	1.7	<u>24,258,241</u>	<u>24,258,241</u>

The balance was remained on the balance sheet from the beinning and still retain on the financial position statement having no clear guidance from Directors of utilizing the reserve for respecive operation.



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER 2019

11 REVALUATION RESERVE	Schedule No	31/12/2019	31/12/2018
		Rs	Rs
Beginning of the year	-	1,171,012,387	1,216,341,016
Amortization	3.1	-	(45,328,629)
Balance as at 31st December	1.8	<u>1,171,012,387</u>	<u>1,171,012,387</u>

An entire class of assets being revalued in year 2013 by Chartered Valuer Prathap Chartered Valuation and Consultancy (pvt) Ltd. and recognized as equity reserve which has been approved by the Board of Directors to amortize the reserve over the period of 5 years. Amount recognized and amortized in compliance with LKAS 16 provisions.


12 LOANS AND BORROWINGS	2.3	31/12/2019	31/12/2018
		Rs	Rs
Beginning of the year		142,922,000	142,922,000
Obtain for the year		-	-
Payment for the year		-	-
Balance as at 31st December		<u>142,922,000</u>	<u>142,922,000</u>

CFC has borrowed loan from the Treasury, Ministry of Fisheries and Aquatic Resource Development and term loan from Bank of Ceylon. During the year treasury has paid off term loan which borrowed from Bank of Ceylon.

13 DEFERRED GOVERNMENT GRANT & ASSISTANT	2.6	31/12/2019	31/12/2018
		Rs	Rs
Beginning of the year		565,573,881	536,823,086
Amount received for the period		(0)	100,000,000
Amortization		(64,158,667)	(71,249,205)
Balance as at 31st December		<u>501,415,214</u>	<u>565,573,881</u>

CFC has received Government Grant & Assistance to establish Capital asset which can be utilize for the trading operation more than one year. In compliance with LKAS 20 grant may amortized and recognized as income over the period of Asset useful life time or lease period. Futher revenue grant being incurred in during the financial year, and It has been amotized in full during the period.

14 PROVISION FOR GRATUITY	2.7	31/12/2019	31/12/2018
		Rs	Rs
<u>Change in the Present Value of the Difined Benifit Obligation (PV-DBO)</u>			
Provision for PV-DBO as at 01st January 2019		38,565,942	36,884,879
Interest cost for the period		4,627,913	3,872,912
Current service cost for the period		5,540,717	2,879,364
Gratuity paid for those who left during the period		(602,580)	(2,569,412)
Gratuity payable for those who left during the period		(3,871,696)	(3,998,631)
Acturial (gain)/ loss on PV-DBO		29,951,646	1,496,830
Provision for PV-DBO as at 31st December 2019		<u>74,211,942</u>	<u>38,565,942</u>
<u>Liability recognized in the balance sheet</u>			
Provision for gratuity as at 31st December 2019		74,211,942	38,565,942
Unrecognized actuarial gains / (losses) as at 31st December 2019		-	-
Liability recognized in the balance sheet as at 31st December 2019		<u>74,211,942</u>	<u>38,565,942</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)
NOTES TO THE FINANCIAL STATEMENTS (CONTINUED)

FOR THE YEAR/ PERIOD ENDED 31ST DECEMBER 2019

	Schedule no	2019 Rs	2018 Rs
14 PROVISION FOR GRATUITY (Cont....)	2.7		
<u>Expenses recognised in the income statement</u>			
Interest cost		4,627,913	3,872,912
Current service cost		5,540,717	2,879,364
Net actuarial (gain)/ loss recognized immediately		29,951,646	1,496,830
Expenses recognized in the income statement		<u>40,120,276</u>	<u>8,249,106</u>
<u>Cold Room</u>			
Opening net liability as at 01st January 2019		38,565,942	36,884,879
Expenses recognized in the income statement		40,120,276	8,249,106
Gratuity paid/ payable for those who left during the period		<u>(4,474,276)</u>	<u>(6,568,043)</u>
Closing net liability as at 31st December 2019		<u>74,211,942</u>	<u>38,565,942</u>

In accordance with LKAS 19, Actuarial valuation of gratuity liability of Ceylon Fisheries Corporation has been obtained from Actuarial & Management consultants (pvt) Ltd. which is professionally qualified actuary.

15 LEASE CREDITOR	2.5	2019 Rs	2018 Rs
Within one year		537,312	1,320,540
Later than one year but within five years		-	422,309
Later than five years		-	-
As at the end of the year/period		<u>537,312</u>	<u>1,742,849</u>

The acquisition cost incurred to acquire the lease right of the asset and cost incurred for extension of the lease right has been classified as a lease pre-payment and is amortized over the remaining lease period.

16 TRADE AND OTHER PAYABLES		2019 Rs	2018 Rs
Trade payable	1.9	298,020,277	216,729,416
Sundry creditors	2.0	345,053,320	366,691,829
Refundable deposit	2.2	46,388,233	42,839,446
Accrued expenses and other payables	2.1	114,372,956	61,009,232
Statutory liability -tax	2.8	122,490,023	89,788,062
		<u>926,324,810</u>	<u>777,057,985</u>

17 AMOUNTS DUE TO RELATED PARTIES	2.4	2019 Rs	2018 Rs
Peliyagoda Fish Complex		14,550,973	15,013,163
Trincomalee fish market		<u>(170,561)</u>	<u>2,036,116</u>
		<u>14,380,412</u>	<u>17,049,279</u>



18 COMPARATIVE INFORMATION

Comparative information of the corporation has been re-classified wherever necessary to conform to the current year's presentation/classification.

19 EVENTS OCCURRING AFTER THE REPORTING DATE

No circumstances have arisen since the reporting date, which would require adjustments to, or disclosures in the financial statements.

20 KEY MANAGEMENT PERSONNEL INFORMATION

Key management personnel are those persons having the authority and responsibility for planning, directing and controlling the activities of the corporation as well as its related parties, directly or indirectly, including any director (whether executive or otherwise) of the corporation.

Cold room

21 UNRECOGNIZED CONTRACTUAL COMMITMENTS

There were no unrecorded contractual commitments existing as at the end of the reporting period.

22 CONTINGENT LIABILITIES AND CONTINGENT ASSETS

There have been no significant contingencies has been reported as at the end of the reporting period that require adjustments to, or disclosures, in the financial statements except for list of court cases pending as follows;

Details of Court Cases filed by the Ceylon Fisheries Corporation (CFC) against external parties as at 31.12.2019

	Parties, Court & Case No	Fact of the Case
1	CFC Vs. Atham Lebbe Mohamad Rasmin District Court of Colombo Case No - 01319/14	Breach of Lease Agreement. Case filed against the Lessee to recover the rent arrears.
2	OIC- Modara Police station Vs. Naganathan Sadees Kumar and others Magistrate Court of Colombo Case No - B/ 23395/ 04/ 15	A case has been filed by the Modara Police regarding an assault on Accountant and the former Personal Manager of CFC
3	OIC- Bandarawela Police station Vs. Wasantha Sadakalum Magistrate Court of Bandarawela Case No - 76646/ MC	The case has been filed to recover the fish arrears due to the corporation.
4	CFC Vs. Lak Indu Company Supreme Court Case No -SC/HCCA/LA/573/2018	Lak Indu has filed a case against CFC in the Colombo District Court in 2005 for financial loss incurred by them in connection with landing of fish. The judgment in the above said case No. 19431 / MR was given in favor of the Corporation and Lakindu again filed an appeal in the Colombo Civil Court of Appeal. The judgment in the appeal case was given on 12.10.2018 and it was given to the disadvantage of the corporation. The corporation filed this appeal case against it in the Supreme Court.
5	OIC- Modara Police station Vs. Joesph Laurance Fernando Magistrate Court of Colombo Case No - B 68660/4/17	The case was filed on the basis of breach of trust by giving disrespectful cheque to pay the fish arrears due to the corporation.
6	OIC- Matara Police station Vs. H.S. Ashoka Magistrate Court of Matara Case No - BR 1625/14	The case has been filed to recover the fish arrears due to the corporation.
7	HNB credit card District Court of Kandy Case No - MR 35412/06	The case has been filed to recover the fish arrears due to the corporation.
8	CFC Vs. H.Dayarathne District Court of Colombo Case No - DMR 01308/17	The case has been filed to recover the rent arrears due to the corporation.
9	CFC Vs. Joesph Laurance Fernando Commercial High Court of Colombo Case No - CHC/578/17/MR	The case has been filed to recover the fish arrears due to the corporation.
10	CFC Vs. Visal Distributor District Court of Colombo Case No- DMR 1404/18	The case has been filed to recover the fish arrears of Rs.778,400.00 due to the corporation.
11	CFC Vs. Union Fish Product (Pvt) Ltd District Court of Colombo Case No- DLM 15/18	The case has been filed to invalidate the transfer of property.
12	CFC Vs. Senaka Sanath Kumara District Court of Colombo Case No- DLM 1679/18	The case has been filed to recover the fish arrears of Rs.728,879.55 due to the corporation.
13	CFC Vs. M. Asurudeen District Court of Colombo Case No- DLM 1679/18	The case has been filed to recover the fish arrears of Rs.1,012,966.15 due to the corporation.



No.	Parties, Court & Case No	Facts of the Case
1	- PHI Kaduruwela Vs. CFC - Magistrate Court of Kaduruwela - Case No - 83998/MC	The Kaduruwela PHI has filed this case against CFC regarding the Sale of fish unfit for human consumption.
2	- Thanuja Nilmini Colabage Vs CFC - District Court of Attanagalle Cold room	The owner of the vehicle has filed this case seeking compensation of Rs. 500,000/- against the CFC driver for damage to a van caused by an accident.
3	- Shanthi Rajapakshe Vs. CFC - Labour Tribunal of Battaramulla - Case No - 01/add/44/2018	Shanthi Rajapaksa, a former manager of the Ceylon Fisheries Corporation, has filed the case against the corporation and is seeking re-employment and Back wages or Compensation.
4	-Rathnawathie Balagamage Vs. Thanthiriwattage Don Priyantha - District Court of Colombo - Case No - DMR 2600/14	Ratnawathie Balagamage, CFC employee has filed a defamation case against the former Chief Internal Auditor of the Corporation, seeking compensation of Rs. 05 million.
5	Rathna Balagamage Vs CFC - LABour Tribunal Baththaramulla - Case No. 02/add/3809/2019	Rathna Balagamage, who worked for the Ceylon Fisheries Corporation, has filed this case against the corporation seeking re-employment and back wages or compensation.
6	- L.Suneetha Vs. CFC - Labour Tribunal of Borella - Case No - 13/55/2018	Lokuruge Suneetha, who worked for the Ceylon Fisheries Corporation, has filed a case against the corporation seeking re-employment and Back wages or compensation.
7	- Commissioner of Labour, Colombo North Vs CFC - Magistrate Court of Colombo - Case No - D 96144/5/Labour	The Department of Labour has filed this matter against the CFC to recover Employee's Provident Fund and surcharge of Rs. 476,428.21 relating to Mr. S.D.Kamasena.
8	- Kapila Ganganath Vs. CFC - Labour Tribunal of Kalutara - Case No - 18/KT/634/17	Kapila Ganganath de Silva, who worked for the Ceylon Fisheries Corporation, has filed a case against the corporation seeking re-employment and back wages or compensation.
9	- M.K.Hemadasa Vs. CFC - Labour Tribunal of Bandarawela - Case No-36/BW/549/17	M. K.Hemadasa, who worked for the Ceylon Fisheries Corporation, has filed this case against the Corporation seeking re-employment and back wages or compensation.
10	- Udaya Karunaratne Vs.CFC - Labour Tribunal of Avissawella - Case No -19/AV/280/2019	Udaya Karunaratne, who worked for the Ceylon Fisheries Corporation, has filed this case against the Corporation seeking re-employment and back wages or compensation.
11	- Manjula Jayamanne Vs. CFC - Labour Tribunal of Borella - Case No - 01/64/2019	Manjula Jayamanne, who worked for the Ceylon Fisheries Corporation, has filed this case against the Corporation seeking re-employment and back wages or compensation.
12	- Pubudu Parakrama Vs CFC - Labour Tribunal of Baththaramulla Case No - 02/add/3804/2019	Pubudu Parakrama, a manager who worked for the Ceylon Fisheries Corporation, has filed this case against the corporation seeking re-employment and back wages or compensation.



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE INCOME STATEMENT

REVENUE	Schedule no	12/31/2019 Rs	12/31/2018 Rs
Fish sales		2,395,716,409	2,289,067,975
Fish transfer to other region		446,695,260	566,261,877
Canned fish sales		-	-
Ice sales		40,724,208	40,475,110
Region ice sales		887,160	-
Storage income		-	1,510,355
Cold room income - CFC		207,914	3,157,235
Maldives fish sales		12,000	-
Dry fish within the region		24,866,003	32,299,160
Dry fish transferred to other region		7,798,526	8,995,733
		<u>2,916,907,480</u>	<u>2,941,767,445</u>

OTHER OPERATING INCOME	3.2	12/31/2019 Rs	12/31/2018 Rs
Fuel Sales		-	-
Other Income For Mattumagala Land		-	-
Rent Income		52,054,394	36,245,876
Additional rent income - Gurunagar (IP)		-	-
Creditors received commission		-	-
Commission on insurance		-	-
Fines		744,600	404
Sundry income		3,044,510	5,671,762
Electricity income		78,734	1,893,878
Water income		18,084	3,606,991
Revaluation surplus		-	45,328,629
Peliyagoda vehicle parking income		551,320	2,323,533
Trinco fish market CFC share		-	-
Non refundable tender deposits		576,500	564,480
Circuit bungalow income- Nuwaraeliya		673,500	699,000
Circuit bungalow income-Kalametiya		-	6,000
Circuit bungalow income-Singhapura		33,000	9,000
Circuit bungalow income -Minneriya		113,500	97,330
Electricity water income (happy cook)		-	-
Tender sale (disposal a/c)		2,474,130	4,176,764
Compensation for Kurunagala land		-	64,572,650
Insurance Claim		129,240	290,518
		<u>60,491,513</u>	<u>165,486,815</u>

Government Grant Income & Amortization Income	3.2 A	12/31/2019 Rs	12/31/2018 Rs
Grant income		-	-
Amortization income		64,158,667	71,249,205
		<u>64,158,667</u>	<u>71,249,205</u>



COST OF SALES	12/31/2019	12/31/2018
	Rs	Rs
Fish purchase within the region	1,984,108,373	1,821,483,519
Fish purchase from other region	446,682,135	565,723,334
Ice purchase	23,096,670	20,330,460
Ice purchase from other region	887,160.00	1,510,350
Salt & goraka	4,895	29,335
Region ice purchase	-	-
Ammonia & other	1,011,306	2,154,863
Dry fish purchase within the region		
Dry fish purchase from other region	7,798,526	8,995,733
Maldives purchase from other region	14,000	-
Oil & Diesel	-	-
Canned fish		
	<u>2,463,603,064</u>	<u>2,420,227,594</u>


INTEREST EXPENSES	12/31/2019	12/31/2018
	Rs	Rs
Bank overdraft interest	5,994,011	5,692,415
Term loan interest	-	-
LC loan interest	-	-
Boc leasing interest (Negombo double cab)	115,002	224,299
Fork lift leasing interest	-	-
Interest loan people leasing	-	-
Bank charges	1,755,477	1,215,793
People leasing penalty charges	-	-
BOC credit card interest	-	-
Hnb credit card	-	-
HNB commission	576,221	513,885
	<u>8,440,711</u>	<u>7,646,393</u>

INTEREST INCOME	12/31/2019	12/31/2018
	Rs	Rs
Interest on loan	(239,665)	(181,713)
FD interest	-	(169,590)
NRFC interest	(6,233)	(5,616)
NRFC exchange gain	11,740	(114,498)
	<u>(234,159)</u>	<u>(471,418)</u>




ADMINISTRATION EXPENSES
3.5
12/31/2019
12/31/2018
Rs
Rs


Insurance	-	63,618
Stationery	3,511,690	3,330,783
Transport	5,488,875	7,232,434
Container transport charges	-	-
Rent	29,245,139	26,363,138
Cold room container rent	-	45,000
Rates	450,277	1,213,731
Repairs & maintenance of building	387,733	2,066,708
Repairs maintain of plant machinery	1,828,942	1,299,367
Repairs maintain of office equipment	1,345,038	1,106,158
Repairs maintain of other equipment	3,150,967	2,413,026
Repairs maintain of radio transmitter	-	-
Repairs & maintenance of furniture & fittings	27,030	241,054
Repairs & maintenance of tools & implement	1,602,109	1,535,660
Cold room charges	1,101,053	4,185,683
Depreciation	54,924,050	82,395,232
License registration fees for vehicles	900,666	1,278,607
Entertainment	744,325	1,199,395
Legal expenses	268,616	752,647
Audit fees	300,000	300,000
NBT expenses	22,669,414	24,047,867
Economics service charges	4,638,475	4,849,325
Death gratuity	-	100,000
General expenses	2,111,286	2,833,742
Inventory items	1,042,610	809,963
Electricity penalty charges	87,177	-
Gratuity penalty chargers	1,004,108	2,367,619
Penalty charges for EPF	115,047	476,428
Penalty charges for ETF	-	-
Seminar fees	-	162,450
Renewal of membership	-	10,000
Donation	55,000	395,000
Expenses for Nuwara eliya Circuit	298,167	401,961
Expenses for Kalamatiya	699,299	147,315
Expenses for Minneriya Circuit	63,111	161,238
Expenses for Sinhapura Circuit	22,636	93,276
Expenses for Wennappuwa	668,834	-
Consultant fees	127,025	882,400
Valuation charges	49,820	539,110
Audit committee allowances	80,840	153,250
Southern province office expenses	108,635	22,258
Stall expenses	89,025	414,000
Survey charges	-	183,300
Surchargers	-	-
Professional charges	60,000	-
Insurance building	-	-
Volunteers retirement scheme compensation	-	1,200,000
Permanent salaries & wages	201,200,767	181,477,103
Daily wages	63,760,725	62,178,917
Budget allowances	-	2,211,587
Interim allowance	7,714,596	24,491,748



Cost of living	55,355,149	55,726,226
Other allowances	5,743,419	9,003,682
Special allowance	-	120,000
Over time	20,502,817	22,438,301
Directors allowances	288,830	433,020
Uniforms	766,645	609,847
C. F. C. contribution to E. P. F.	38,510,385	35,790,647
C. F. C. contribution to E. T. F.	7,689,594	7,247,378
Annual bonus	2,342,902	6,356,613
Gratuity expenses	10,365,518	6,752,276
Medical leave payment	9,000,921	9,436,240
Staff welfare & medical	3,175,656	3,323,348
Welfare - Premalal	35,434	278,410
Welfare - Susantha	423,060	461,520
Welfare - Gayan	364,331	402,782
Accommodation & meals	95,123	815,830
Overseas traveling	-	-
Logging chargers	129,955	225,675
Electricity expenses	43,437,153	52,065,571
Water expenses	5,431,863	6,446,188
Telephone	3,637,886	4,901,534
Postage	986,213	887,290
	<u>620,225,958</u>	<u>671,354,479</u>



MARKETING & DISTRIBUTION COST	3.4	12/31/2019	12/31/2018
		Rs	Rs
Packing expenses		12,302,419	15,691,129
Handling charges		-	-
Unloading charges		2,814,079	2,329,422
Advertisement		695,817	1,942,739
Sales promotion		1,300,974	1,364,518
Publication & periodical		74,450	128,081
Fish box		244,479	222,314
Commission		35,742,007	31,501,251
Service agreement		-	-
Agent stall commission		680,185	713,328
Bad debtors expenses		-	-
Stall establishment expenses		7,938,854	6,388,791
Travelling & subsistence		2,219,730	2,857,089
Fuel for vehicles		22,190,337	26,936,093
Repairs maintenance of deep freezer		1,171,027	609,977
Repairs maintenance of vehicles		14,393,813	14,412,811
Repairs maintenance of weighting scales		628,661	718,446
Vehicle insurance		2,582,472	3,292,875
Opening ceremony expenses		426,547	361,075
Cleaning charges		6,904,092	4,029,485
Ice Crushing expenses		38,170.00	59,610.00
Mirissa cold room expenses		-	208,229.50
Compressor Expenses		500,000.00	-
Mega stall expenses		153,599.00	-
		<u>113,001,711</u>	<u>113,767,262</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

PROPERTY PLANT AND EQUIPMENT	Schedule no.	12/31/2019 Rs	#	12/31/2018 Rs
Property plant & equipment				
Provisions for depreciation		(442,828,339)		(387,904,289)
Stall establishment cost		5,673,294		8,498,985
Property ,plant & equipment		1,796,069,143		1,788,474,727
Jaffna stall		1,954,653		1,954,653
Working progress				
Processing plant expenses		26,445,939		26,339,791
Processing plant - cold room expenses		1,684,463		1,684,463
		<u>1,388,999,152</u>		<u>1,439,048,330</u>

INVENTORY	12/31/2019 Rs	12/31/2018 Rs
Stock trading- Oil	550,633	280,040
Spare stores (motor, cold-room, ice plants)	585,379	1,127,473
Stock Trading	21,002,063	27,805,704
Packing Stock	1,579,199	876,761
Packing stock shortage	2,558,029	2,558,029
General stores (stationary)	899,860	1,173,519
General stores	428,053	1,098,773
	<u>27,603,216</u>	<u>34,920,299</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET


TRADE AND OTHER RECEIVABLES		12/31/2019	12/31/2018
		Rs	Rs
Trade Receivable			
Debtors		210,157,106	205,735,565
Dry fish debtors		14,005,272	16,776,230
Maldives fish debtors		532,217	520,217
Canned fish debtors		3,633,640	3,599,158
Ice debtors		86,985	(326,099)
Debtors foreign vessels		-	-
Debtors vessels entry tropic		-	-
Debtors vessels entry global		-	-
Debtors vessels entry ocean rich		-	-
Debtors vessels entry silver line		-	-
	1.3	<u>228,415,219</u>	<u>226,305,069</u>
Other Trade Receivable			
Happy Cook (Pvt) Ltd		1,690,156	1,482,698
Yuan Fa Lanka Aquatic production		-	34,483
Yu - Fa Lanka		221,717	221,717
Fish shortage		(626,721)	(827,156)
		<u>1,285,152</u>	<u>911,742</u>
		<u>229,700,371</u>	<u>227,216,811</u>
Deposit and Prepayments			
Staff security deposits N. S. Bank		12,692,623	12,342,385
Tender deposits		660,390	660,390
Building rent deposits		2,380,000	2,380,000
Stall deposits		7,955,256	5,141,163
Rent deposits		1,934,215	1,058,560
Other deposits		9,991,706	9,442,705
Container deposit		260,000	260,000
Labor court deposit		-	-
Fish trading - stall deposits		4,738,404	4,738,404
Fish trading - tender deposits		662,882	662,882
Performance bond		-	-
Pre payment rent		-	65,236
Pre payment		1,085,037	856,066
Construction advance Batticaloa (IP)		500,000	500,000
Vehicle rent deposit		-	-
Advance for Karunaratne Construction		6,069,101	6,069,101
	1.4	<u>48,929,614</u>	<u>44,176,892</u>




CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

TRADE AND OTHER RECEIVABLES	12/31/2019	12/31/2018
	Rs	Rs
Other Receivables		
Nara debtors	65,515	(118,037)
C F H C debtors	8,131,242	8,131,242
Happy Cook - debtors	518,612	-
Sinhapura C/B (Nayani Mangalika)	2,337,255	2,537,255
Sundry debtors	8,401,785	8,401,785
Debtors lanhuwa investment	8,061,183	8,061,183
Provision for lanhuwa investment	(7,684,580)	(7,684,580)
Tropic Company Ltd	856,120	856,120
Seibu deep sea fishing	112,216	112,216
Colombo marine debtors	3,800,000	3,800,000
Valachchena ice plant debtors	600,161	(344,839)
Ocean harvest (Pvt) Ltd	1,605,000	1,605,000
Debtors- rar export (boat 01)	2,125,000	2,125,000
Debtors -Kalpitiya People's Bank	149,040	149,040
Debtors Manawadu	166,000	166,000
Bambalapitiya stall Rahul	417,450	417,450
Debtors Sunwoo Lanka	429,165	173,250
Debtors H Dayarathna (Kottawa stall)	724,839	724,839
Sainthamaruthu ice plant debtors	3,019,762	3,019,762
Batticaloa IP debtors (Mesland)	5,958,840	5,958,840
Sinnapalamunai IP debtors	1,435,533	1,735,533
Gurunagar debtors	150,000	150,000
Sri Lanka Navy	151,673	151,673
Wellani IP debtors	570,000	570,000
Silver line fishery debtors	3,429,034	3,429,034
Mobitel company	236,217	136,888
Return cheque	254,043	487,855
Walkers colombo shipyard (Pvt) Ltd	42,439	129,358
Check fraud	502,000	502,000
Inter account transfer	250,000	-
Ministry salary reimbursement	482,746	224,696
Rent income receivable	724,575	724,575
Receivable electricity & water	5,300,968	5,300,968
Salary advance	50,000	58,500
Festival advance	318,186	551,486
Travelling advance	73,250	114,850
Special advance	1,132,013	1,185,913
Other advance	1,094,629	1,016,629
Receivable from customs- Thala path container	1,083,663	1,083,663
Bambalapitiya Stall Rent (Hameed)	981,808	981,813
Bambalapitiya Stall S.W.Indika Upul	423,700	-
Contra Account	-	21,880
Debtor prabath	-	296,614
ERP System Advance	300,000	300,000
	1.5 58,781,083	57,245,454
Total trade and other receivables	337,411,068	328,639,157



CASH AND CASH EQUIVALENT	31/12/2019	31/12/2018
Bank Balance A/C 1522	123,024	(568,728)
NRFC Bank A/C	835,523	841,343
Bank Balance A/C 1245	54,874	761,500
Bank Balance A/C 1257	(23,123,501)	(15,893,792)
Bank Control - A/C 1877	(150,271)	570,957
Bank Balance AC 3562	(1,163,576)	(1,411,143)
Bank Balance AC 0296	(1,319,265)	(6,457,653)
Bank Balance -1698 Ac	93,995	96,329
Bank Balance -Anuradhapura Region	64,487	1,314,822
Bank Balance -A'pura Ip	5,773	272,947
Bank Balance -H'tota IP	-	244,532
Bank Balance People's -H'tota Region	103,397	57,312
Bank Balance Boc -H'tota Region	2,991	-
Bank Balance -A'goda Region	27,226	54,289
Bank Balance-Batticaloa	26,507	26,507
Bank Balance -Peliyagoda IP	178,112	178,112
Bank Balance 024 -Marketing Division	(1,183)	(130,750)
Bank Balance 1846 -Marketing Division	(17,146,485)	(14,875,825)
Bank Balance 0000032773-Kandy Region	9,663	9,663
Bank Balance 000001478-Colombo Region	(32,516)	7,484
Bank Balance 00000401886 - Galle Region	(330,789)	587,359
Bank Balance Galle Ice Plant	(18,690)	(659,938)
Bank Balance 000003767985 - Minneriya Region	26,133	44,706
Bank Balance A/C 1203	591	277,586
Bank Balance Deewara Piyasa BOC	(311,841)	(311,841)
Bank Balance Deewara Piyasa Peoples	134,064	134,064
Bank Balance 0000075248019 - Point Pedro Region	1,200	163,623
Bank Balance 0002759614 - Beruwala Region	(410,274)	(498,847)
Bank Balance 0071816200 - Kudawella Region	50,930	20,702
Bank Balance 0004320626 - Rathnapura Region	(7,371)	126,146
Bank Balance 1805 - State Supply Division	(428,342)	970,443
Bank Balance 0006105917 - Kalmunai Region	32,657	218,813
Bank Balance 0004440684 - Mirissa Region	(996)	6,254
Bank Balance 0002365561-Trinco Region	(3,022)	151,059
Bank Balance 0002890501 -Kalpitaya Region	-	1,890
Bank Balance 0004441128-Puranawella Region	(285,883)	46,231
Bank Balance 515514-Negombo Region	(3,407,287)	6,729,215
Bank Balance 0000001862-Cold Room	52,506	-
Bank Balance kandy peopels	(399,093)	-
Bank Balance 0001660486-Chilaw Region	20,463	159,602
Bank Balance -Tangalle Region	(141,192)	64,290
Bank Balance 2067235-B'wela Region	(1,000)	(2,718,323)
Bank Balance -WSM	-	18,866
Bank Balance -1685-Packet	(248,472)	(86,230)
Bank Balance --Nilwella	1,268	1,268
Bank Balance -Metro	(1,908,302)	593,235
Bank Balance-Pesalai	1,105	-
Bank Balance-Pesalai I/P	-	(941,457)



Bank Balance-Beruwala I/P	51,551	51,551
Bank Balance-Kurunagala BOC	26,798	3,251
Bank Balance - A/pura region BOC	46,318	10,318
Bank Balance Peoples Bank kandy	370	1,259,787
Bank Balance Peoples - Beruwala Region	(589,174)	(312,060)
Bank Balance peoples - Rathnapura Region	(371,246)	-
Bank Balance Peoples Negombo	7,403,959	4,376,765
Bank Balance peoples - Tangalle	5,000	5,000
Bank Balance-Kurunagala Peoples	(62,079)	72,061
Bank Balance 402626	1,557	
Bank Balance 0043993 Peoples	(49,264)	
Bank Balance-B'wela Peoples	31,659	
Bank Balance income - A/C 296 H'tota Region	120	
Bank Balance Galle - People's Bank	495,766	
Bank Balance 1A/C TALAPATH 99296	(1,478,716)	
Cash Balance A/C 1203	-	75,000
Cash Balance AC 296	28,597	4,508,716
Cash in Transit	934,800	3,262,095
Cash Balance - A/pura region BOC	27,313	63,313
Cash Balance -A'pura Ip	374,994	374,994
Cash Balance -H'tota IP	42,614	42,614
Cash Balance-Batticaloa	86,889	86,889
Cash Balance -Peliyagoda IP	(148)	(148)
Cash Balance Peoples bank kandy	113,380	620,045
Cash Balance 00000401886 - GalleRegion	12,799	12,799
Cash Balance Galle Ice Plant	2,310	3,080
Cash Balance 000003767985 - Minneriya Region	29,461	44,801
Cash Balance 0000075248019 - Point Pedro Region	71,838	-
Cash Balance 0002759614 - Beruwala Region	370,020	75,928
Cash Balance 0071816200 - Kudawella Region	-	10
Cash Balance 0004320626 - Rathnapura Region	-	311,300
Cash Balance 0004440684- Mirissa Region	208,136	208,136
Cash Balance 0001660486-Chilaw Region	573,675	573,675
Cash Balance 2067235-B'wela Region	2	162,622
Cash Balance -1685-Packet	19,999	83,541
Cash Balance Peoples - Beruwala Region	-	553,712
Cash Balance -Metro	644,500	2,036,912
Cash Balance-Pesalai	142,293	-
Cash Balance-Pesalai I/P	-	142,294
Cash Balance-Beruwala i/p	21,795	21,795
Petty Cash Imprest	258,645	271,262
Petty Cash Receivable From Malinda	20,201	-
Ice Imprest	(100,000)	(100,000)
Fish Imprest	249,380	397,611
Bank Balance CPU 2 SMALL FISH 44296	49,268	-
Less - Bank Over Draft	1.6	53,489,978
		44,966,736



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

OPERATING RESERVES - EQUITY		12/31/2019	12/31/2018
		Rs	Rs
Contribution for consolidated fund		(1,000,000)	(1,000,000)
Aid for Finland to Sri Lanka (treasury loan to C.F.C.)		327,609,805	327,609,805
		<u>326,609,805</u>	<u>326,609,805</u>
Control account 1980 - 1983		10,482,053	10,482,053
Profit & loss account		(1,269,915,938)	(1,205,710,683)
Compensation paid to retrenchment employees		(21,038,515)	(21,038,515)
Reimbursement lost		207,740	207,740
Reimbursement of losses		143,403,353	143,403,353
Control account		789,219,517	800,672,018
Control account		(807,609,315)	(819,061,815)
		<u>(1,155,251,106)</u>	<u>(1,091,045,850)</u>
Revalue reserve	1.8	1,171,012,387	1,171,012,387
Capital reserve	1.7	24,258,241	24,258,241
		<u>1,195,270,628</u>	<u>1,195,270,628</u>
Profit & loss adjustments		-	-
Profit/(loss) for the year		(163,479,625)	(34,020,846)
		<u>203,149,702</u>	<u>396,813,737</u>

TRADE AND OTHER PAYABLES		12/31/2019	12/31/2018
		Rs	Rs
Trade Payable			
Creditors C/A		272,221,262	181,500,645
Creditors C/A dry fish		1,690,522	12,459,754
Creditors Blue Ocean fishery		1,264,564	1,264,564
Creditors Tropic fishery		9,879,699	9,906,323
Creditors Global		2,566,100	-
Creditors Ocean Rich		8,560,853	9,760,853
Creditors Silver Line		157,960	157,960
Creditors Nichilan Fishery		1,676,318	1,676,318
Creditors control Maldives fish		3,000	3,000
	1.9	<u>298,020,277</u>	<u>216,729,416</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

TRADE AND OTHER PAYABLES	12/31/2019 Rs	12/31/2018 Rs
Sundry Creditors		
Payable to D.S Engineering & Sons	682,450	682,450
Provisions for contingent liabilities	7,762,902	7,762,902
Col - EPF payable	176,216,102	178,216,102
EPF payable -2018	52,229,011	53,229,011
Lanka Industrial Services (Galle IP & cold room)	7,131,036	7,131,036
Non reconcile creditor balance	2,870,426	2,870,426
Happy Cook Pvt Ltd rent deposit (refundable)	2,449,500	2,449,500
Ice creditors	1,996,640	759,190
Nexsues Pvt Ltd (retention-processing plant)	179,155	179,155
Suspend A/C	34,945,139	34,945,139
3 rd party recoveries	7,175,344	6,618,390
Payable to Paliyagoda complex (Peligoda parking charges)	5,526,880	5,526,880
Pre received from Walkers	7,137,700	29,015,150
Col- ETF payable	20,011,415	20,011,415
E.W Information System	4,087,532	4,087,532
Inowave Engeneering (Pvt) Ltd	12,100,625	12,100,625
Over payment creditors	-	(30,078)
Senethma (Pvt) Ltd	1,060,580	1,060,580
Kamalsena payable	-	76,425
Penalty Charges For EPF Payable	956,954	-
Payable to speery commercial	533,930	-
2	345,053,320	366,691,829
Total Trade and Other Payables	643,073,597	583,421,245




CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

TRADE AND OTHER PAYABLES		12/31/2019	12/31/2018
		Rs	Rs
Accrued Expenses			
Accrued expenses		34,995,673	34,689,792
Provision for electricity(sahindamarudu debtors)		1,440,000	1,440,000
Payable to Karunaratne construction		1,276,600	1,276,600
Unclaimed salaries & wages		205,704	205,704
E P F Payable to central Bank		50,393,240	4,123,389
Employees trust fund		873,384	796,332
J. S. S. Welfare Society		21,700	34,550
C F C Subasadhaka		157,169	65,469
Executive union		15,000	2,600
J. S. S. Union		18,050	5,750
C.F.C.W.U		3,320	1,380
S. L. N.S. Union		76,640	49,740
S.L.K.S		860	390
CMU		8,102	5,202
Excess/shortage by shroff		(50,459)	(50,459)
Salaries control A/C		14,877,664	9,983,738
Salary control (contract)		121,847	87,891
Payable to gratuity penalty charges		1,889,962	975,897
Gratuity payable		7,446,311	4,516,259
Gratuity cost of living payable		316,109	2,799,009
N.K. Hemadasa Payable		262,380	-
PWUCAIS		23,700	-
	2.1	114,372,956	61,009,232
Refundable Deposits- Liability			
Staff security fund		15,232,449	14,774,662
Tender deposits		1,665,084	(5,916)
Security deposits - contract		245,000	245,000
Other deposits (refundable)		16,145,700	14,975,700
Conch shell & sea cucumber deposit A/C		12,000,000	12,000,000
Fish trading - refundable deposit		500,000	500,000
Happy cook water deposit		250,000	-
Rent Deposite Aranayaka Stall		350,000	350,000
	2.2	46,388,233	42,839,446
Total trade and other payables		803,834,786	687,269,923

LOANS AND BORROWINGS		12/31/2019	12/31/2018
		Rs	Rs
Treasury loan payable		50,000,000	50,000,000
Treasury loan hospital purchase payable		11,600,000	11,600,000
Treasury loan payable ac(expanding of distribution network)		50,000,000	50,000,000
Loan from ministry of fisheries- custom cha. (Thala path con.)		8,000,000	8,000,000
Long term loan C.A.L.F		6,872,110	6,872,110
Provision for C.A.L.F loan		(6,872,110)	(6,872,110)
Loan interest payable ac (hospital loan)		2,610,000	2,610,000
Ministry of fisheries (loan)		20,000,000	20,000,000
Loan account		712,000	712,000
		142,922,000	142,922,000



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

AMOUNTS DUE TO RELATED PARTY	2.4	12/31/2019	12/31/2018
		Rs	Rs
Peliyagoda fish complex		14,550,973	15,013,163
Trincomalee fish market		(170,561)	2,036,116
		<u>14,380,412</u>	<u>17,049,279</u>

LEASE CREDITOR	2.5	12/31/2019	12/31/2018
		Rs	Rs
BOC Leasing Hilux Double Cab (Negombo)		550,225	1,870,512
Interest on Suspense B O C		(12,913)	(127,663)
L/C Loan Interest Payable A/C		-	-
		<u>537,312</u>	<u>1,742,849</u>

GOVERNMENT GRANT & ASSISTANTS	2.6	12/31/2019	12/31/2018
		Rs	Rs
Grants		209,384	314,076
Grant From JICA		36,464,501	80,714,141
Ministry Funds For Processing plant		65,000,000	65,000,000
Ministry Grant for Generator		3,200,000	4,800,000
Treasury Grant Point Pedro		1,700,000	1,700,000
Ministry Funds (Galle I/P & Cold Room)		2,015,314	3,022,971
Tsunami Coastal Rehabilitation & Resource (IFAD)		3,598,122	3,834,173
Ministry Of Fisheries (Grant)		16,857,990	24,976,381
Ministry Grant for Anuradhapura IP		336,607	504,910
Treasury Bond		237,169,566	237,169,566
Southern Development Authority Of Sri Lanka Funds		14,040,671	17,863,251
Treasury Funds		102,877,118	102,877,118
Treasury Funds (New stall opening & fork lift purchase)		17,945,942	22,797,295
		<u>501,415,214</u>	<u>565,573,882</u>


STATUTORY LIABILITY	2.8	12/31/2019	12/31/2018
		Rs	Rs
VAT Payable AC		27,046,439	21,657,028
Stamp		49,925	47,625
NBT Payable		95,519,939	72,850,525
P A Y E Tax		13,413	11,051
Economics Service Charges (Recoverable A/c)		(49,090,039)	(41,425,468)
E.S.C Payable A/C		49,119,889	36,816,843
With holding Tax Recoverable		(169,542)	(169,542)
		<u>122,490,023</u>	<u>89,788,062</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

INTER REGIONAL ACCOUNT RECONCILIATION	2.9	12/31/2019	12/31/2018
		Rs	Rs
Palaviya Ice Plant		8,831,383	8,831,383
Ice Plant Mutwal		2,592,719	2,257,581
Anuradhapura Ice Plant		14,526,100	12,098,260
Batticaloa Ice Plant		9,300,985	9,284,244
Pesalai Ice Plant		12,667,932	12,667,932
Containerized Ice Plants Mutwel		25,010,889	25,346,027
Beruwela Ice Plant		19,855,098	19,855,098
Galle ice plant		1,201,888	(6,876,945)
Sinnapalamunai I/P		3,945,031	3,945,031
Codbay Ice Plant		7,715,074	7,715,074
Payagala Ice Plant		5,827,852	5,827,852
Peliyagoda Ice Plant		(5,600,858)	(5,600,858)
Wellamankara I/P		128,242	128,242
Hambantota IP		34,681,304	34,681,304
H/O With W. S. M		(21,830,374)	(21,733,010)
H/O With Colombo		60,350,288	60,915,288
H/O With Galle		68,418,043	57,502,656
H/O With Tangalle		146,359,701	142,642,583
H/O With Batticaloa		30,204,081	30,204,081
H/O With Trincomalee		12,923,708	10,935,631
H/O With Pesalai		22,967,514	21,130,508
H/O With Production Unit		8,730,555	8,730,555
H/O With Chilaw		21,306,305	19,075,052
H/O With Kalpitiya		27,566,520	27,597,656
H/O With Marketing		(1,596,927,168)	(1,591,655,881)
H/O With Operation		28,077,223	28,077,223
H/O With Mirissa		24,441,016	23,745,097
H/O With Hambantota		38,304,868	33,040,015
H/O With Beruwela		66,957,659	56,625,408
H/O With Imported Fish		1,460,923	1,460,923
Head Office		765,649,769	745,126,050
H/O With Kandy		29,326,841	29,044,771
H/O With Kurunegala		41,440,132	41,655,265
H/O With Anuradapura		44,008,592	44,818,351
H/O With Bandarawela		65,327,405	56,239,413
H/O With Minneriya		54,651,761	52,745,625
H/O With Cold Room		(124,936,913)	(124,936,913)
H/O With Packeted Division		47,175,039	41,084,034
H/O With Ratnapura		52,841,346	48,084,181
H/O With Kalmunai		15,250,644	13,781,354
H/O With Negambo		(145,276,361)	(104,894,589)
H/O With Puranawella		86,491,415	87,087,532
H/O With Ambalangoda		15,699,918	13,660,852
H/O With State Supply		(29,287,250)	(25,586,234)
H/O With Kudawella		22,662,284	19,601,158
H/O With Point Pedro		7,756,083	7,064,028
Canned Fish		2,917,674	2,917,674
H/O With Nilwella		4,135,790	4,135,790
H/O With Metro Region		(16,176,175)	(6,118,068)
Wennappuwa		2,712,528	2,712,528
Dry Fish Unit		9,455,819	9,455,819
Maldives Fish Unit		14,297,915	14,297,915
1698 Current A/C		4,789,437	4,690,200
Tuna Project with H/O		1,312,688	1,312,688
Minneriya Loan		-	(10,000)
H/O With Diwara Piyasa		3,671,871	3,645,180
H/O With Hotel Project		1,049,700	603,984
H/O With CPU		(36,620,431)	-
	2.9	<u>20,322,024</u>	<u>20,672,601</u>



CEYLON FISHERIES CORPORATION
(INCORPORATED IN 1957 ACT 49 STATE INDUSTRIAL CORPORATION)

SCHEDULES TO THE BALANCE SHEET

BANK OVERDRAFT	3	12/31/2019	12/31/2018
		Rs	Rs
Bank Balance 024 -Marketing Division		(1,183)	-
Bank Balance -1877		(150,271)	-
Bank Balance A/C 1478		(32,516)	-
Bank Balance A/C 1805		(428,342)	-
Bank Balance Mirissa		(996)	-
Bank Balance A/C 1257		(23,123,501)	(15,893,792)
Bank Balance AC 3562		(1,163,576)	(1,411,143)
Bank Balance AC 0296		(1,319,265)	(6,457,653)
Bank Balance -1698 Ac		-	-
Bank Balance 1846 -Marketing Division		(17,146,485)	(14,875,825)
Bank Balance 000001478-Colombo Region		-	-
Bank Balance 00000401886 - Galle Region		(330,789)	-
Bank Balance 0002759614 - Beruwala Region		(410,274)	(498,847)
Bank Balance 0004320626 - Rathnapura Region		(7,371)	-
Bank Balance Negambo		(3,407,287)	-
Bank Balance 0004441128-Puranawella Region		(285,883)	-
Bank Balance - Trinco		(3,022)	-
Bank Balance -Tangalle Region		(141,192)	-
Bank Balance 2067235-B'wela Region		(1,000)	(2,718,323)
Bank Balance A/C 1522			(568,728)
Cash Balance -Peliyagoda IP		(148)	(148)
Bank Balance 024 -Marketing Division			(130,750)
Bank Balance Galle Ice Plant		(18,690)	(659,938)
Bank Balance -1685-Packet		(248,472)	(86,230)
Bank Balance A/C - Metro		(1,908,302)	-
Bank Balance Peoples Bank R,pura		(371,246)	-
Bank Balance Peoples - Beruwala Region		(589,174)	(312,060)
Cash Balance - K,gala Region			-
Bank Balance-Kurunagala Peoples		(62,079)	-
Bank Balance 0043993-peoples		(49,264)	-
Bank Balance - 99296		(1,478,716)	-
Bank Balance-Pesalai I/P			(941,457)
Ice Imprest		(100,000)	(100,000)
Bank Balance Deewara Piyasa BOC		(311,841)	(311,841)
Bank Balance Kandy peoples		(399,093)	
		<u>(53,489,978)</u>	<u>(44,966,736)</u>

INVESTMENT ACCOUNT	12/31/2019	12/31/2018
	Rs	Rs
Union Fish Product	110,000,000	110,000,000
	<u>110,000,000</u>	<u>110,000,000</u>

